

අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්: ලෝක සෞඛ්‍ය සංවිධානය

සහ

ලිං වසංගත “කුමන්තුනා”

ඩීරිජ් මෙධිකල් ජර්නල් වෛද්‍ය පර්යේෂණ සඟරාවේ විශේෂාංග කතුවරිය
බෙබෝරා කොහොන්

සහ

ලියුරෝ ඔග් ඉන්වොස්ටරිගේරිච් ජර්නලිස්ම සංවිධානයේ මාධ්‍යවේදී
හිලිප් කාටර
විසින්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2009 උරු උණ (H1N1) වසංගත පාලනය සඳහා ගනු
ලැබූ ක්‍රියාමාර්ගවල අක්‍රමිකතාවන් සහ දූෂණ සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේ
වාර්තාව

Conflicts of Interest WHO and the pandemic flu “conspiracies”
Deborah Cohen- British Medical Journal
Philip Carter- Bureau of Investigative Journalism

BMJ | 12 june 2010 | Volume 340

පරිවර්තනය: අඡිත් සි හේරත්

හැඳින්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානය 2009 උරු උණ වසංගතය ඇති වීමට වසර 10කට පෙර සිටම වසංගත සඳහා සුදානම් වීමේ සැලැස්මක් අරමින ලදී. ඒ සඳහා ලෝකය පුරා විශේෂයෙන් සමග කම්ටු රස්වීම පවත්වමින්ද ලෝකයේ ආණ්ඩුවලට සහ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් සපයන විවිධ ලේඛන කෙටුම්පත් කරමින්ද තවත් වසර ගණනාවක් තිස්සේ මෙම ක්‍රියාදාමය පවත්වාගෙන යන ලදී. 2009 ජූනි මස 11 වැනි දින ගෝලිය උරු උණ වසංගතයක් ප්‍රකාශ කිරීම මෙම ක්‍රියාදාමයේ උච්චිතම අවස්ථාව විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සඳහා සුදානම්වීමේ සැලැස්ම පිළිගත් ලෝකයේ බොහෝ ආණ්ඩු විවිධ ඔශ්‍ය සමාගම සමග හඳුසි වසංගත අවස්ථා සඳහා අවශ්‍ය එන්නත් ඇතුළු වෙනත් ඔශ්‍ය සහ උපකරණ කට්ටල සඳහා අවස්ථා සඳහා තමන්ට අවශ්‍ය ප්‍රමාණයන් ඇතුළුම් කරමින් ගිවිසුම් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලිය වසංගත තත්ත්වයක් එනම් (වසංගත අවධි 6) ප්‍රකාශ කළ විට මෙම ගිවිසුම වහාම ස්වයංක්‍රීයවම බලාත්මක වේ. එවිට එම ගිවිසුමට අත්සන් කළ ආණ්ඩු විසින් තමන් ඇතුළුම් කළ සියලු දේ එනම් එන්නත් ඇතුළු වෙනත් ඔශ්‍ය, වෙස්ටි කට්ටල ඇතුළු වෙනත් උපකරණ සඳහා පවත්නා වෙළඳපාල මිල ගණන්වලට අනුව මාජ සමාගම්වලට මුදල් ගෙවිය යුතු අතර ඔශ්‍ය සමාගම වහාම එම ඇතුළුම් අදාළ රටට හාර දෙනු ඇත.

බැඳු බැඳුමට ඉතා පැහැදිලි කාර්යක්ෂම වසංගත මරදන වැඩිපිළිවෙළක් ලෙස පෙනී ගියද මෙම වැඩි පිළිවෙළ යටතේ ඇත්තෙන්ම සිදුව ඇත්තෙන් ලෝක ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් මාජ සමාගම් වලට දැවැන්ත ලාභයක් උපයාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවස්ථාව සලසා දීමය.

නිදසුනක් ලෙස 2009 දී ලෝක සෞඛ්‍ය සංවිධාන උරු උණ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ විට ජර්මන් රජය 2007 දී ග්ලැක්සෝස්ස් සම්න් ක්ලිනින් ඔශ්‍ය සමාගම සමග ඉන්ංලුවන්සා එන්නත් මාත්‍ර මිලියන 50ක් සඳහා අත්සන් කර තිබු ගිවිසුම් ස්වයංක්‍රීයවම බලාත්මක විය.

ඉහත දක්වන ලද පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි මාජ සමාගම් සමග ගිවිසුම් අත්සන් කරන ලද රටවල ආණ්ඩුවලට ඒ සඳහා බොලර් මිලියන ගණන් ගෙවීමට සිදු විය. බොහෝ රටවල් මෙම ගෙවීම සඳහා මුදල් සපයාගත්තේ ඒ රටවල ජාතික සෞඛ්‍ය පද්ධතිය සඳහා වෙන් කර තිබු අත්‍යවශ්‍ය වෙනත් වියදම් කපාභැරීම මගිනි. නැතහොත් අධ්‍යපනය වැනි වෙනත් සමාජ සුබසාධන කටයුතු සඳහා වෙන් කර තිබු මුදල් කපා හැරීමෙනි.

වසංගත තත්ත්වයක් ප්‍රකාශයට කිරීමත් සමගම මාජ සමාගම්වල ගබඩාවල ගොඩ ගසා තිබු ඔසේල්ටාමිවිර (oseltamivir -Tamiflu) සහ සනාමිවිර (Zanamivir-Relenza) මිලදී ගැනීමට ආණ්ඩුවලට සිදු විය.

ව්‍යුත් මෙඩිකල් ජර්නල් නම් වෙදාහා පරියේෂණ සගරාව (British Medical Journal) සහ බිඟරෝ ඔන් ඉන්වෙස්ටිගේට්ටිව ජර්නලිස්ම (Buro of Investigative Journalism) නම් සංවිධාන ඒකාබ්දව කරන ලද පරික්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත පාලනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාරුගවල අත්මිකතාවන් සහ දුෂ්චරණ සම්බන්ධයෙන් විශාල සාක්ෂි ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. එමගින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත මරදන සැලැස්ම් සඳහා උපදෙස් ලබා ගැනීමට බඳවාගත් විශේෂයෙන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් (Conflicts of Interest) කළමණාකරණය කළ ආකාරය පිළිබඳවත් එකී උපදේශකයෙන්ගේ තිරිදේශ මත ලෝක සෞඛ්‍ය සංවිධානය ආණ්ඩුවලට දුන් උපදෙස්වල විද්‍යාත්මක නිරවද්‍යතාවත් පිළිබඳ බරපතල ගැවා මතු කර තිබේ.

ප්‍රතිවෙරෝස් සහ ඉන්ංලුවන්සා වෙරස් සඳහා එන්නත් නිපදවන ඔශ්‍ය සමාගම සමග මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන යමින් මුත් වෙනුවෙන් පරියේෂණ පවත්වන ලද විද්‍යායෝගෙන් සිය වසංගත මරදන කටයුතු වලදී උපදේශකයෙන් ලෙස බඳවා ගැනීම කොතොක් දුරට ගැලපෙන්නේද?

ඔසේල්ටාමිවිර නිෂ්පාදනය කරන රෝෂ් (Roche) සමාගම වෙතින් ද සනාමිවිර නිෂ්පාදනය කරන ග්ලැක්සෝස්ම් ක්ලිනින් (Glaxosmith Klein) වෙතින්ද ගෙවීම් ලබන ඉන්ංලුවන්සා විශේෂයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පිළිබඳ ප්‍රධාන මාර්ගෝපදේශන සකස් කිරීමට සහ අනුමත කිරීමට යොදාගෙන ඇත්තේ ඇයි?

උරු උණ වසංගතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දීමට එහි අධ්‍යක්ෂිකා මාගරට වැන් විසින් පත් කරන ලද හඳුසි කම්ටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරින්ට හැරෙන්නට සෙසු ලෝකයෙන් තබාගැනීමට මාගරට වැන් විසින් කටයුතු කර ඇත්තේ මත්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය උරු උණ වසංගතය සම්බන්ධව කටයුතු කළ අන්දමත් ඔජාඡය සමාගම්වල බලපැමූ පිළිබඳවත් විවිධ ආයතන විසින් විමර්ශන සහ පරේශ්‍යන ගණනාවක් සිදු කෙරී තිබේ. ඒ අතර යුරෝපා කුවුන්සිලය, යුරෝපා පාර්ලිමේන්තුව, නොද්රලන්ත සහ ජර්මන් පාර්ලිමේන්තුව ආදිය ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ පිළිබඳව තමන්ගේම විමර්ශනයක් පවා කිරීමට සිදු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජේනරාල් මාගරට් වැන් විසින් ඒ සියල්ල “කුමන්තුණ න්‍යායන්” ලෙස ලේඛල් කරමින් බැහැර කර තිබේ.

2010 වසරේ මූල්‍යාගයේදී එක්සත් ජනපදයේ බෝවෙන රෝග පාලන මධ්‍යස්ථානයේදී පවත්වන ලද සිය දේශනයේදී මාගරට් වැන් මෙසේ පවසා තිබේ.

“ලෝක සෞඛ්‍ය සංවිධානය තමන් ගන්නා තීරණ දැඩි විමර්ශනයකට ලක් කිරීම අපේක්ෂා කරයි. නමුත් ඔජාඡය සමාගම්වලට සම්බන්ධ උපදේශකයන් බඳාගෙන ඔවුන්ගේ නිරදේශ මත ව්‍යාජ වසංගතයක් ප්‍රකාශයට පත් කළා යැයි යනුවෙන් හෝ ඔජාඡය සමාගම්වල ලාභය වැඩි කරගැනීමට සහාය වෙමින් පුද්ගලික වාසි ලබාගෙන ඇතැයි යනුවෙන් හෝ සමහර යුරෝපීය දේශපාලනයෙන් නගන වෝද්‍යානාවලට ගොදුරුවීමට එය අපේක්ෂා නොකරයි.”

ඩ්‍රිතානා ලේඛර පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොල් ග්ලින්(Paul Flynn) විසින් යුරෝපා පාර්ලිමේන්තු කුවුන්සිලය වෙනුවෙන් සිදු කරන ලද විමර්ශන වාර්තාව තීරණාත්මක එකක් විය. H1N1 අරුබුදය(උරු උණ වසංගතය) සම්බන්ධව තීරණ ගැනීමේ ක්‍රියාදාය විනිවිද පෙනෙන සුෂ්‍රා බවකින් තොර බව එම විමර්ශන වාර්තාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වෝද්‍යානා කර තිබේ. මහජන සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛතා කඩාක්පල් කිරීම, මහජන මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති කිරීම, අහේතුක හිතියක් ලෝකය පුරා ව්‍යාප්ත කරවීම, හඳිසි අවස්ථා අනුමැතිය යටතේ භාවිතා කිරීමට අවසර දීමට පෙර ප්‍රමාණවත් තරම් අන්තර්භාංශීමේ පරික්ෂණවලට ලක් නොකරන ලද එන්නත් නිරදේශ කිරීම මගින් සෞඛ්‍ය අවදානමක් නිරමාණය කිරීම ආදිය ඒ අතර වන අනෙකුත් ප්‍රධාන වෝද්‍යානාවන්ය.

“සියලු මට්ටමේ මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන්ගේ තීරණ සම්බන්ධව මහජන විශ්වාසය නැවැතු ඇති කිරීමේ දැක්මකින් යුතුව මෙම ප්‍රතිඵල දැඩි ලෙස විමර්ශනය කළ යුතුව තිබේ.” යනුවෙන් එම වාර්තාවේ සඳහන් වේ.

ඩ්‍රිතානා මෙඩිකල් ජේනලය (BMJ) සහ බියරෝෂ මිං ඉන්වෙස්ටිගේට්ටිව ජ්‍රේනලිස්ම (BIJ) විසින් පවත්වන ලද පරීක්ෂණය විසින් හෙළිදරව කරන ලද එක් කරණක් නම් ඔජාඡය තීජ්පාදන කරමාන්තය, ලෝක සෞඛ්‍ය සංවිධානය, සහ ඒ ඒ රටවල මහජන සෞඛ්‍ය පද්ධති ආදියෙන් සමන්විත ගෝලිය සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති සියලු ආයතන වෙත රඳා පැවතීමට සිදුව ඇත්තේ එකම විද්‍යාජ්‍යයන් සහ විශේෂජ්‍යයන් සංවිතයක් මත විමය.

මුවුන්ගේ පරේශ්‍යන මගින්ද තහවුරු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන සැලසුම් වලට සම්බන්ධව සිටි ප්‍රධාන විද්‍යාජ්‍යයන් යම් ඔජාඡය සමාගම්වලින් ගෙවීම ලබමින් සිටි අය බවත් ඔවුන් වසංගත මරුදානය සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශනය මගින් ඉහත ඔජාඡය සමාගම්වලට විශාල වාසි සහගත තත්ත්වයන් උදා කර දී ඇති බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ අන් කවර මහජන ආයතනයක් හෝ වෛවා කිසියම් වැදගත් කාර්යයන් සඳහා යම් පුද්ගලයෙකුගේ සේවය ලබාගන්නා විට ඔවුන්ට අපක්ෂපාතිව, කිසිදු බලපැශීමකට යටත්වීමකින් හෝ වාසි ලබාගැනීමකින් තොරව එම කාර්යය ඉටු කිරීමට බාධාවන පුද්ගලික හෝ වෙනත් වෘත්තීමය සම්බන්ධකම් පවතී නම් ඒවා සිය වගකීම් භාරගැනීමට පෙර නිලවුයෙන් අනාවරණය කළ යුතු යැයි සම්ප්‍රදයක් පවතී. මෙය හැඳින්වෙන්නේ අවශ්‍යතාවන් ගේ ගැටුම් පිළිබඳ ප්‍රකාශනය (Declaration of Conflicts of Interest) ලෙසය.

එසේ වුවද මෙම හඳිසි අවස්ථා උපදේශක කම්ටුවෙට සාමාජිකයන් සම්බන්ධයෙන් එවැනි අවශ්‍යතා පිළිබඳ ගැටුමක් පවතීද යන්න ගැන තබා අඩු තරමින් එම සාමාජිකයන් කුවුරුන්ද යන්න පවා හෙළි දරවු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේ තැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන මෙසේ පවසා ඇත: “ලෝක සෞඛ්‍ය සංවිධානය වැන් සෞඛ්‍ය සංවර්ධන ආයතනයක් සහ ලාභය මත පදනම්ව කටයුතු කරන සමාගම් අතර පවතින කවර ආකාරයක සම්බන්ධයක් තුළ වුව අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් පැවතීමේ හැකියාව ආවේණික දෙයකි. ඔජාඡය

නිෂ්පාදන කරමාන්තය සමග වංත්තිමය වශයෙන් සම්බන්ධකම් සහිත විශේෂයෙන්ගේ උපදෙස් ලබාගත්තා විට මේ හා සමාන අවධානයක් යොමු කරනු ලැබේ. එවැනි අවස්ථාවන්හිදී මතු විය හැකි අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් කළමණාකරණය සඳහා විවිධ ආරක්ෂක ක්‍රමවේදයන් යොදාගත්තා ලැබේ.”

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් පිළිබඳව අර්ථකතනය වෙනස් කිරීම

නමුත් අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධව පාරදාශ්‍යභාවයකින් තොරව කටයුතු සිදුවීමද, වසංගතයක් යනු කුමක්දයි යන්න පිළිබඳ අර්ථකතනය රහස්‍ය වෙනස් කිරීමද, සාක්ෂි මත පදනම්ව විකිත්සක මැදිහත්වීමක් පිළිබඳව මතු වී ඇති පිළිතුරු තොමැති ප්‍රශ්නය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි විශාල සැකයක් නිර්මාණය වී තිබේ.

සැකය වර්ධනය වීමට බලපාන ලද අනෙක් සාධකය වූයේ අවදානම පිළිබඳ සන්නිවේදනය සිදු කළ ආකාරයයි. අවිනිශ්චිත තත්ත්වයක් පිළිබඳව සන්නිවේදනය කිරීමේ දූෂ්කරතාව හෝ වසංගත තත්ත්වයකට අදාළ අවදානම පිළිබඳව සංකල්පය ගැන කිසිවෙකු විසින් ප්‍රශ්න කරන්නේ නැත. නමුත් අවදානම සන්නිවේදනය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශේෂයෙකු වන ජර්මනියේ මැක්ස් ප්ලානක් ආයතනයට අයත් අනුවර්ති වර්යාවන් සහ සංජානනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ගර්ඩ ගිගරෙන්ට්සර (Gerd Gigerenzer) විසින් (BMJ) සහ (BIJ) වෙත මෙසේ පැවසීය.

“ප්‍රශ්නය වන්නේ අවිනිශ්චිතතාව පිළිබඳව සන්නිවේදනය කිරීමේ දූෂ්කරතාව තොව අවිනිශ්චිතතාව සන්නිවේදනය තොකර සිටිමයි. උරු උණ H1N1 මගින් බිජියන 2ක් මිනිසුන් ආසාදනය වේ යයි යන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්කමේන්තුවට කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ. එමෙන්ම එන්නත් වල වාසි හෝ හානිදායක බව ගැන අපි දත්තන් ඉතා සූජ් කරුණු ප්‍රමාණයක්. ඔවුන්ගේ මෙම බිජියන 2ක් ආසාදන වීමට ඇති ඉඩ පිළිබඳ ඇස්කමේන්තුව ඕස්ට්‍රොලියාවේ සහ නිවිසිලන්තයේ ගිත සංතුවලින් පසුව එමගින් 1000කගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් ආසාදනය වූ බව තොදින්ම පැහැදිලි වූ පසුව පවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දිගටම පවත්වාගෙන ගියා . එපමණක් තොව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් පිළිබඳව අර්ථකතනය වෙනස් කර ඇති බවත් අවසාන වශයෙන් පැවසීමට කැමැතියි.”

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර දැක ගණනාවක් තිස්සේ වසංගතයක් පිළිබඳව පිළිගත් නිල නිරවචනයට අනුව “අති විශාල මරණ සංඛ්‍යාවක් සිදු කිරීමටත් පුද්ගලයන් අතිවිශාල සංඛ්‍යාවක් ආසාදනයට පත් කිරීමටත් හේතුවන බෝ වෙන රෝගයක ක්ෂේක ව්‍යාප්තිය” යනුවෙනි. 2009 මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නිරවචනය තුළ වූ “මරණ සංඛ්‍යාව” නම් සාධකය රහස්‍ය ඉවත් කරනු ලැබේ. මෙම නව නිරවචනය මගින් වසංගතයක් අර්ථකතනය කරන විට අති විශාල මරණ සංඛ්‍යාවක් මගින් ප්‍රකාශනය වන රෝගයේ බරපතල කම පිළිබඳව සාධකය තවදුරටත් ගණන් ගැනෙන්නේ නැත. මේ අනුව වාර්ෂික සේම්ප්‍රතිශ්‍යා උණ වාරයද වසංගතයක් ලෙස සැළකෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත සඳහා සූජ්‍යානම් වීමේ මාර්ගෝපදේශනය ලේඛනය සහ ESWI කණ්ඩායම

පුරෝගා කවුන්සිලයේ විවේචනයන්ට 1999 දක්වා ඇත්ත විහිදෙන ඉතිහාසයක් තිබේ. එය ඉන්ග්ල්‍රුවන්සා ලෝකය බරපතල වෙනස් කම්වලට ලක් වූ වසරක් විය. 1997 භොංකොංහි කුකුල් උණ වසංගතයට පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයක් සඳහා සූජ්‍යානම්වීමේ කටයුතු ආරම්භ කරමින් ප්‍රධාන ලියැවිල්ලක් සකස් කරන ලදී. මෙම ලියැවිල්ල නම් කර තිබුණේ “ඉන්ග්ලුවන්සා වසංගත සැලසුම්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩුම්කාව සහ ජාතික සහ කළාපීය සැලසුම් සඳහා මාර්ගෝපදේශනය”(Influenza Pandemic Plan: The Role of WHO and Guidelines) යන්නයි.

1999 වන විට ලෝකය මුහුණ දෙමින් තිබු අවදානම් තත්ත්වය අනුව බලන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු ඉන්ග්ලුවන්සා වසංගත සූජ්‍යානම් සැලසුම් පමණ ඉක්මවා ගිය බරපතල බවකින් යුතුක්ත එකක් විය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය තම ස්ථාවරය සාධාරණී කරන්නට වැයම් දරා තිබුණේ මෙසේය:

“වසංගතයක් කවදා ඇතිවේදැයි අනුමාන කිරීමට අපහසුය. 1918 ඇති වූ වසංගත තත්ත්වය විසින් එකල පැවැති වෙබුදා විද්‍යාත්මක දියුණුව තුළ දී පවා අති විශාල හානියක් සහ මරණ සංඛ්‍යාවක් සිදු කිරීමට හේතු විය. එබැවින් සැබැඳු ඉන්ග්ල්‍යුවන්සා වසංගත තත්ත්වයක් නැවත ඇතිව්වහොත් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ යුතුව තිබේ.”

එම ලියවිල්ලේ අවසානයේ ස්තූති කිරීම යටතේ පහත නම් සඳහන් අයට ස්තූති කර තිබේ.

“R Snacken, J Wood, L R Haaheim, A P Kendal, G J Lighthart, and D Lavanchy prepared this document for the World Health Organization (WHO), in collaboration with the European Scientific Working Group on Influenza (ESWI).”

මෙම ලියවිල්ල විසින් හෙළිදරව් නොකරන ලද දෙය නම් ESWI හෙවත් “ඉන්ග්ල්‍යුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම” (European Scientific Working Group on Influenza - ESWI) වෙත එහි පැවැත්ම සඳහා සම්පූර්ණ අරමුදල් සපයන්නේ ඉන්ග්ල්‍යුවන්සා එන්නත් සහ මාශය නිපදවන රෝෂ (Roche) සහ අනෙකුත් මාශය සමාගම් විසින් බවයි. එමෙන්ම මෙහි නම් සඳහන් රෙන් ස්නාකන් (R. Snacken) සහ බානියෙල් ලවාන්වි (D. Lavanchy) 1998 වසරේ දී රෝෂ සමාගම විසින් සංවිධානය කරන ලද කටයුතුවලට සහභාගි වී ඇතිවයි. ඒ බව ඔවුන්ගේ අලෙව් ප්‍රවර්ධන ප්‍රවාරක පත්‍රිකාවල සඳහන්ය.

රෙන් ස්නාකන් විසින් වෙරසයක අඩංගු නොයිරාමිනිචිස් ප්‍රෝටීනයේ ක්‍රියාකාරිත්වය අවහිර කිරීමට යොදාගනු ලබන නොයිරාමිනිචිස් නිශේෂක (neuraminidase inhibitors) සම්බන්ධ අධ්‍යයනයක් රෝෂ සමාගම වෙනුවෙන් ලියන විට ඕනෑම බොල්ඩියන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටියේය. ලවාන්වි 1998 දී රෝෂ සමාගම විසින් සංවිධානය කරන ලද සම්භාෂණයකට සහභාගි වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙරස් ආසාදන රෝග සම්බන්ධ අංශයේ සේවය කරමින් සිටියේය.

ESWI හෙවත් ඉන්ග්ල්‍යුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් නම් ක්‍රිතානුයේ ලයිසේස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කාල් නිකොල්සන් (Karl Nicholson) සහ තෙදර්ලන්තයේ ඉරාස්මුස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අලේ මිස්ටරුහුවුස් (Abe Osterhaus) වේ. රෝෂ සමාගම විසින් 1998-2000 අතර කාලයේ පළ කරන ලද අලෙව් ප්‍රවර්ධක ප්‍රවාරක පත්‍රිකාවල මේ දෙදෙනාගේ නම් ගම්ද සඳහන්ය. ක්‍රිටිෂ් මෙඩිකල් ජර්නලය වෙත මහාචාර්ය ඔස්ටරුහුවුස් විසින් පවසා තිබුණේ තමන් සැම විටෙකම් මාශය සමාගම් සමග කරන කවර වැඩික් වුවද විනිවිද පෙනෙන සුළු බවතින් යුතුව සිදු කරන බවය. මහාචාර්ය නිකොල්සන්ද මාශය සමාගම් සමග ඔහුගේ සම්බන්ධතා පිළිබඳව සිය පරයේෂණ පත්‍රිකා ක්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ (BMJ) සහ ලාන්සට් (Lancet) හි පළ කරන සැම අවස්ථාවකම “අවශ්‍යතා පිළිබඳ ගැවුම් ප්‍රකාශන” යටතේ එහි දක්වා ඇත

මෙම විශේෂයායන් දෙදෙනාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත යුදානම් සැලසුම ලේඛනයට දායක වන විට රෝෂ සමාගම විසින් අනුග්‍රහය දක්වන ලද ඔසේල්ටාමිට්ර මාශය පිළිබඳ අහැශු පාලිත පරයේෂණවලට සහභාගි වී ඇත. පසුව 2000 වසරේද මෙම පරයේෂණය පිළිබඳව ලාන්සට්හි පළ කර තිබේ. මෙම පරයේෂණය ඔසේල්ටාමිට්ර ඉන්ග්ල්‍යුවන්සා මාශයයේ කාර්යක්ෂමතාව පිළිබඳ ඉහළ ඇගයීමක් සිදු කරන ප්‍රධාන පරයේෂණවලින් එකක් ලෙස සැලකේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන කටයුතු කෙරෙහි ESWI කණ්ඩායමේ බලපැම දිගටම පැවැති අතර එම සැලසුම වචවාත් දැකී ස්වරුපයක් ගත්තේය. 1992 දී “ඉන්ග්ල්‍යුවන්සා වසංගතයේ බලපැම සමග සටන් කිරීමට ඉන්ග්ල්‍යුවන්සා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන් තුළ ක්‍රියාත්මක වන විද්‍යායායන්ගෙන් සහ විශේෂයන් ඇතුළත් මතවාදී නායකයන්ගෙන් සමන් විත කණ්ඩායමක්” ගොඩ නගන ලදී. මෙම කණ්ඩායමට රෝබරට් කොක් ආයතනය, බෝවෙන රෝග වැළැක්වීම සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (European Centre for Disease Prevention and Control), ලෝක සෞඛ්‍ය සංවිධානය ආදි ආයතන සමග සම්බන්ධකම් සහිත පුද්ගලයන් එක්වී සිටියහ. මෙම කණ්ඩායම තම “විද්‍යාත්මක ස්වාධීනත්වය” ගැන ක්‍රමක් පැවසුවද ඔවුන්ගේ අරමුදල්වලින් 100%ක්ම සපයන ලද්දේ මාශය සමාගම් විසිනි. මෙමගින් අවශ්‍යතාවන් පිළිබඳ ගැවුම මත්වීමට අවශ්‍ය ඉඩක්ඩ විවර කර තිබේ. මෙම කණ්ඩායමේ 2009 ප්‍රතිපත්ති ලේඛනයේ සටහන් දැක්වෙන පරිදි ඔවුන්ගේ එක් තුමිකාවක් නම් දේශපාලනයායන් ලොඩි කිරීමය.

ESWI හෙවත් ඉන්ග්‍රේට්වන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම විසින් 2009 ජනවාරියේදී පවත්වන ලද වසංගතය සඳහා පූර්ව සුදානම්වීම් සඳහා වන වැඩමුළුවකදී මහාචාර්ය මස්ටර්හෘස් විසින් මෙසේ පවසා ඇත්: "ESWI කණ්ඩායම විසින් දේශපාලනයෙන්ට ඒත්තු ගැන්වීමේ කටයුතු දැඩි වේයකින් යුතුව සිදු කරමින් සිරින බව මට ඔබට පැවැසිය හැකිය. අපි යුරෝපීය පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රිවරුන් මෙන්ම ජාතික දේශපාලනයෙන්ද හමු වී තිබෙනවා. නමුත් අවසාන තීරණය ගත යුත්තේ ඔවුන් විසිනුයි. ඔවුන් වැඩ කරන්නේ තමන්ගේ ජන්දායකයන්ට අවශ්‍ය ආකාරයටය. ජන්දායකයන්ට බලපෑම් කිරීමට අපට නොහැකි නම් කිසිවක් සිදු නොවනු ඇත්."

තෙවන පාර්ශ්වයේ හවුල්කරුවන්

මෙම කණ්ඩායමේ 2006-2010 කාලය සඳහා ප්‍රතිපත්ති සැලසුමේදී විශේෂයෙන් සඳහන් කර ඇත්තේ: "රජයේ නියෝජිතයන් විසින් කල්තතා එන්නත් සහ ප්‍රතිවෙරස් ඔශධ නිෂ්පාදන බාරිතාව සැලසුම් කිරීම සඳහා මාන්ද සමාගම දිරිගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය" යනුවෙති. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ: "රජය විසින් වසංගත එන්නත් සඳහා වන පර්යේෂණ සහ සංවර්ධන කටයුතු දිරිගැන්වීමත් ඒවාට ආධාර දීමත් කළයුතු" බවයි. එමෙන්ම ප්‍රතිවෙරස් ඔශධ තොග තැන්පත්කර ගැනීමේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමද රජය විසින් කළයුතුව ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ. එමෙන්ම එහි සඳහන් තවත් කරුණක් වන්නේ "ඉන්ග්‍රේට්වන්සා සඳහා එන්නත්කරණය සහ ප්‍රතිවෙරස් භාවිතය සුරක්ෂිත සහ ප්‍රයෝගනවත් දෙයක් බව රජයේ නියෝජිතයන්ට ඒත්තු ගැන්විය යුතුව ඇති" බවයි. ESWI කණ්ඩායම විසින් "සාක්ෂි මත පදනම් වූ ආකර්ෂණීය තොරතුරු" සපයන බවද එහි සඳහන් වේ. එමෙන්ම එය විසින් අනෙකුත් අදාළ පාර්ශ්වයන් සමග සම්බන්ධතා ජාලයන් ගොඩනැගීමටත්, තොරතුරු තුවමාරු කරගැනීමටත් කටයුතු කරමින් සිරින බවද ප්‍රකාශ කර තිබේ. (මෙහි අරමුණ එන්නත් අලෙවිය සඳහා ගිවිසුම් ඇතිකරගැනීමයි)

මෙම අතර රෝෂ් සමාගමේ අලෙවි සැලසුමේ සඳහන්ට ඇති එක් ඉලක්කයක් නම්, "විශ්වාසනීය තෙවන පාර්ශ්වයක උපදේශකයන් සමග එක් වී කටයුතු කිරීම" යි. රෝෂ් සමාගම විසින් සඳහන් කර ඇති මෙම තෙවන පාර්ශ්වයේ උපදේශකයන් යනු අන් කිසිවෙතුත් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය, රෝබෝටි කොක් යන ආයතනවල සේවය කරන විශේෂයෙන් සහ තමන්ගෙන් මුල්‍ය ආධාර ලබන ESWI කණ්ඩායම වැනි පාර්ශ්වයන්ය.

රෝෂ් සමාගමේ අලෙවි සැලසුමේ වැඩ දුරටත් මෙසේද සඳහන් වේ.

"අපගේ ප්‍රකාශකයන් ලෙස සේවය කිරීමට මෙම තෙවන පාර්ශ්වයේ හවුල්කරුවන් බදාවාගැනීම මගින් වැමිල්ලු (Tamiflu) එන්නත පිළිබඳවත් එයින් සිදුවන යහපත පිළිබඳවත් දැනුවත්හාවය ඉහළ දැමීමට ඔවුන් යොදාවාගත හැකිය."

මිස්ටෙලියාවේ බ්‍රිතිෂ් කොලොමිඩ්‍යා විශ්වවිද්‍යාලයේ ඔශධවේදය සහ විකිත්සාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහාය මහාචාර්ය ටාර්බරා මින්ටිසස් (Tarbara Mintzes) 2010 දී ඔශධ හඳුන්වාදීමේදී සහ ඔශධ සමාගම් සමග කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු වෙත්තිය ආවාර ධරුම පිළිබඳවත් අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධවත් වෙවදා සහ ඔශධවේදී ශිෂ්‍යයන් දැනුවත් කිරීම සඳහා විෂය නිර්දේශකයක් සංවර්ධනය කිරීමේ කටයුතුවලදී ඇය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය ක්‍රියාකාරී ජාත්‍යන්තරය (Health Action International) නම් කණ්ඩායමට සමග එක්ව වැඩ කර තිබේ. ඇය සිතන අන්දමට වෙවදා අංශ සමග කරන මේ ආකාරයේ කටයුතුවලදී ප්‍රවේශස්ම් සහගත විය යුතුය. "සමහර අවස්ථාවන්හිදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන මාන්ද සමාගම් සමග එක්ව කටයුතු කිරීම නීත්‍යානුකූලයි. නමුත් ස්වාධීන විශේෂයෙන් ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන්ම මාන්ද සමාගම මවලින් මුදල් ලබාගන්නා ප්‍රදේශලයන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත්වීම අවශ්‍ය වේ. වෙවදා ආයතනය (Institute of Medicine) විසින් අනුතුරු අගවා තිබෙනවා මෙවැනි වෙවදා කණ්ඩායම් සමග ගනුදෙනු කිරීමේදී දැඩි විනයක් පවත්වාගත යුතු බවට. ESWI කණ්ඩායම මාන්ද සමාගමවලින් මුදල් ලබාගන්නා බැවින් ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ලෙස මට පෙනෙන්නේ නැහැ." යි ඇති වැඩිදුරටත් පැවැසුවාය.

මහාචාර්ය ටාර්බරා මින්ටිසස් අදහස් කරන අන්දමට යම් නව ඔශධයක් සඳහා සිදුකරන සායනික

පරික්ෂණවලදී මාඡය සමාගම්වලින් මුදල් ලබා ගැනීමේදී මතුවන අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් අතරත් යම් මාඡයක් අලෙවි කිරීමේ ක්‍රියාදාමයට (නිදුසුනක් ලෙස යම් අලෙවි ප්‍රවාරක කටයුත්කා සඳහා මුදල් ගෙවා සහභාගි කරවාගෙනු ලබන දේශක සංවිතයක සාමාජිකයෙකු වීම හෝ ප්‍රවාරක දැන්වීම් වල පෙනී සිටීම ආදිය මගින්) සම්බන්ධවීමේ දී මතුවන අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් අතර වෙනසක් තිබේ. සමහර වෛද්‍ය විද්‍යා ඇකෙබම්වල විශේෂයෙන්ට එවැනි කටයුතු තහනම් කර තිබේ. ස්ටැන්ගෝච් විශ්ව විද්‍යාලය රීට නිදුසුනක් ලෙස දැක්විය හැකිය.

1999 දී ඉන්ගලුවන්සාව සඳහා නව එන්නත් දෙකක් වෙළඳ පොලට හඳුන්වා දෙන ලදී. එක් මාඡයක් නම් රෝෂ් සමාගම විසින් හඳුන්වා දෙන ලද ඔසේල්ටම්විර නම් ගිලින මාඡයයයි. අනෙක ග්ලැක්සෝස්මින් ක්ලයින් විසින් හඳුන්වා දෙන ලද සනාමිවිර එන්නතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2009 උරු උණ වසංගත උපදේශක කම්ටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහාවාරය ඔස්ටරේහවුස් 1999 දී මෙම ඔසේල්ටම්විර හි අඩංගු සංයෝගයක් වන නොයිරාමිනිචිස් නිෂේෂක (neuraminidase inhibitors) වල මාඡයය ගුණය වර්ණනා කරමින් වසංගතයට එරහිව ඒවා යොදාගැනීමට යෝජනා කරමින් ලිපියක් ලියන ලදී. මෙය වකුව එම මාඡයයේ අලෙවිය සඳහා ප්‍රවාරයක් ලබාදීමක් විය.

මහාවාරය ඔස්ටරේහවුස් ඒ පිළිබඳව ලියා ඇත්තේ මෙසේය.

“අනාගත වසංගතයක දී (නොයිරාමිනිචිස් නිෂේෂක අඩංගු ප්‍රති වෙවරස් මාඡය) විසින් ඉන්පුළුවන්සා වෙවරසයේ අඩංගු නොයිරාමිනිචිස් ප්‍රෝටීනයේ උප ප්‍රහේදයන්ට එරහිව දක්වන පුළුල් ප්‍රතික්‍රියාවන් නිසා” අවසානයේදී, “වසංගතයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාවන් අඩුකිරීමේදී මෙම මාඡයයට විශාල සේවක් සිදු කළ හැකිය.”

ප්‍රතිවෙරස් මාඡය යනු එන්නත් වෙනුවට යොදාගත හැකි විකල්පයක් නොවන බව ද ඔස්ටරේහවුස් විසින් ලියා තිබේ.

“එන්නත් නිපදවන සමාගම සහ ප්‍රතිවෙරස් මාඡය නිපදවන සමාගම අතර සම්පූර්ණ සහයෝගීතාවක් සහ සංවාදයක් අනිවාරයෙන්ම අවශ්‍යය. එන්නත් සහ ප්‍රතිවෙරස් මාඡය විසින් ඉවුකරනු ලබන සමාන්තර භූමිකාව පිළිබඳ පැහැදිලි සහ එකිය පණිවිධියක් සන්නිවේදනය කිරීම අනිගයින් වැදගත්ය.”

ම්ස්ටරේහවුස් විසින් රෝෂ් සමාගමේ ඔසේල්ටම්විර මාඡය සඳහා වකු අලෙවි ප්‍රවාරයක් සිය ලිපිය මගින් ලබා දුන්නද, ඔහුට ග්ලැක්සෝස්මින්ක්ලයින් අමනාප කරගැනීමටද අවශ්‍ය නොවූ බව එන්නත් වල අවශ්‍යතාවද අවධාරණය කිරීම මගින් පැහැදිලි වේ. ඔහුගේ මෙම ලිපිය පළවුවයේ 1999 අප්‍රේල් මස ඉන්ගලුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩ කණ්ඩායම ESWI කණ්ඩායමේ ප්‍රවත් පත්‍රිකාවේය. එහි ඔහුගේ නමව යටින් සඳහන් කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔහු දැන වගකීම පිළිබඳවය.

මෙත් සමගම අනෙකුත් ඉන්ගලුවන්සා විශේෂයෙන්ද වහාම වැඩ පටන්ගත්හ. ඔවුහුද නොයිරාමිනිචිස් නිෂේෂක වසංගතවලට එරහිව සටන්වැදිමේදී ප්‍රයෝගනවත් වන ආකාරය ගැන වෛද්‍ය විද්‍යා ජ්‍රේනලවලට සහ සාමාන්‍ය ප්‍රවත්පත්වලට ලිපි සහයන්නට පටන්ගත්හ.

එක්සත් ජනපද ආහාර සහ මාඡය අධිකාරියේ (Food and Drug Administration-FDA) ප්‍රතිචාරය

මෙම නව මාඡයවලින් උද්දාමයට පත් විශේෂයෙන්ගේ විද්‍යාත්මක සම්භාෂණ අතොරක් නැතිව පැවැත්වුණ නමුත් එක්සත් ජනපද ආහාර සහ මාඡය පාලනාධිකාරය ප්‍රමාණවත් ලෙස මෙම මාඡය ප්‍රතිවෙරස් සිය විමර්ශනය තුළ පිළිබඳව ප්‍රමාණවත් ලෙස එත්තු ගැන්වීමට එම සම්භාෂණ හෝ වර්ණනා ලිපි සමත් වූයේ නැතු

BMJ සහ BIJ විසින් සිය විමර්ශනය තුළ දී එක්සත් ජනපදයේ FDA ආයතනය සහ යුරෝපීය මාඡය (European Medicines Evaluation Agency- EMEA) නිලධාරින්ගේ අදහස් විමසන ලදී. ඔවුන් විසින් ලබාදුන් තොරතුරු අනුව පැහැදිලි වූයේ මෙම ආයතන දෙකම සනාමිවිර එන්නත සහ ඔසේල්ටම්විර ප්‍රතිවෙරස් මාඡය සම්බන්ධව ඉදිරිපත් කර ඇති පරීක්ෂණාත්මක දත්ත ප්‍රමාණවත් නොවීම නිසා එම මාඡය සහ එන්නත් අනුමත කිරීමේ ක්‍රියාදාමයෙන්ද තමන්ට ඇති විශාල ගැටුව රෙසකට මුහුණපාන්නට සිදු

වූ බවයි. මෙම මාජධවල කාර්යක්ෂමතාව ඇගයීමට හැකියාවක් නොමැති බව 2009 වසරේදී කොකුන් සහයෝගීතාව (Cochrane Collaboration) විසින් සෞයාගැනීමෙන් පසුව එම වසර අවසානයේදී BMJ (බ්‍රිතිෂ මෙඩිකල් ජර්නලය) විසින් ප්‍රධාන මහජන සෞඛ්‍ය සඳහා අනුමත කර ඇති මාජධ සම්බන්ධ දැන්ත පරික්ෂා කිරීමට අවසර ඉල්ලා සිටින ලදී.

එක්ස්පත් ජනපදය තුළ සනාමිවිර පළමුවරට අනුමත කරන ලද්දේ 1999 දිය. වෙතු මයිකල් එලාජොං එකල FDA හි සේවය කළ සංඛ්‍යා විද්‍යායුයුයෙකු විය. මහු ප්‍රකාශ කළේ උපදේශක කම්ටුව විසින් සනාමිවිර අනුමත කිරීම ප්‍රතික්ෂේප කරන ලද්දේ මෙම මාජධයේ කාර්යක්ෂමතාව පිළිබඳ සනාථ නොවූ තිසාය. සනාමිවිර අනුමත නොකළ යුතු යැයි උපදේශක කම්ටුවේ සාමාජිකයන් 13 දෙනෙකු ජනපදය දීන් අතර එය අනුමත කළ යුතු යැයි සේවාවරයේ සිටියේ 4 දෙනෙකු පමණි. ප්‍රතික්ෂේප කළ 13 දෙනාගේ මතය වූයේ මාජධය ලබාදුන් රෝගීන් සහ මාජධය ලබා නොදුන් රෝගීන් අතර කිසිදු වෙනසක් දක්නට නොවුණ බවයි. මෙම මාජධය ලබාදුමෙන් ද්‍රව්‍යක් ගතවීමෙන් පසුව වුද ඉන්ග්‍රේවන්සා රෝගයේ ලක්ෂණ කිසිදු ආකාරයකින් වෙනසක් කිරීමට සමත් නොවූ බව මයිකල් එලාජොං පැවැසිය.

"මම මෙම දත්ත ප්‍රතිච්චිමර්ගනයකට ලක් කරන විට ඔවුන්ගේ සංක්ෂීප්ත අධ්‍යාපන වාර්තාවේ විශ්ලේෂණ ප්‍රති නිරමාණය කරන්නට උත්සාහ ගත්තා. ප්‍රශ්නය ඔවුන් ඉදිරිපත් කළ දත්තවල ගුණාත්මක බව අඩවිම පමණක් නොවේ. නමුත් සංවේදිතා විශ්ලේෂණ (sensitivity analyses) මගින් පෙන්නුම් කරන ලද්දේ කාර්යක්ෂමතාව ඉතා අඩු බවයි. සුරක්ෂිතා විශ්ලේෂණය මගින් පෙන්නුම් කරන ලද්දේ මාජධයේ සුරක්ෂිතතාව පිළිබඳවද ගැටළු ඇති බවයි."

වෙතු එලාජොං අදහස් කළේ සනාමිවිර ලබා දෙන ලද රෝගීන්ගේ තත්ත්වයන් එය ලබා නොදුන් රෝගීන්ගේ තත්ත්වයන් අතර වෙනසක් නොවූ බවයි. තිබුණු එකම වෙනස සනාමිවිර ලබාදුන් අයට අතුරු ආබාධ ඇතිවීම පමණකි. FDA හි මාජධ ප්‍රතිච්චිමර්ගනයකාව සිය උපස්ථාපනය (Presentation) සකස්කරන විට එහි නිගමනය වූයේ අනුමත කිරීම සහ නොකිරීම අතර 50% - 50% අවකාශයක් පවතින බව පෙන්වාදීමය. නමුත් එය නිසැකවම අනුමත නොකළයුතු මාජධයක් විය.

FDA හි උපදේශක කම්ටුවේ ඉන්ග්‍රේවන්සා උපදේශකයන්ද විය. ඔවුන්ගේ සාකච්ඡාව වැඩි වශයෙන් ම යොමුව තිබුණේ සුළු රෝගීන් පිරිසක් යොදාගෙන කරන ලද ආරම්භක අදියරේ සායනික පරික්ෂණවලදී විශාල කාර්යක්ෂමතාවක් පෙන්වන ලද මෙම මාජධය එක්ස්පත් ජනපදය තුළ දී වඩාත් විශාල පිරිසක් මත අත්හා බලන ලද විට කිසිදු කාර්යක්ෂමතාවක් නොපෙන්වන ලද්දේ මන්ද යන කාරණය පිළිබඳවය.

මාජධ සමාගම් විසින් සිය සායනික පරික්ෂණවලදී තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබාගැනීම සඳහා සිදුකරන විවිධ විද්‍යාත්මක සහ පරික්ෂණාත්මක අපවාර ගැන වැටහිමක් ඇතිවූන්ට මෙය තේරුම ගැනීම එතරම අපහසු දෙයක් නොවේ. වඩාත් විශාල ප්‍රජාවක් සමග වෙනත් ආයතනයක් එනම් නිදුසුනක් ලෙස යම් රටක මාජධ පාලක අධිකාරියක් විසින් මාජධ පිළිබඳ නැවත පරික්ෂණයන් සිදු කරන විට මුළුන් ලද ප්‍රතිඵලවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිඵල ලැබීමට එකම හේතුව එයයි.

ඒ ඒ රටවල මාජධ පාලන අධිකාරින්ගෙන් සිය මාජධ කවර මට්ටමේ අකාර්යක්ෂම අනාරක්ෂිත ඒවා වුවත් ඒවාට අනුමැතිය ලබාගැනීමේ වෙනත් කුම මාජධ සමාගම් සතුව පවතී. අල්ලස්, වරදාන, තරුණ, බිලැක්මේල්, එකී ආයතන තුළ සිටින සිය එන්තනයන් ආදිය විවිධ අයුරින් මේ ක්ෂේත්‍රයේදී යොදා ගැනේ. එහෙයින් ඔවුනු මාජධයක් සඳහා අනුමැතිය ලබාගැනීමේදී එම මාජධයේ කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව යන සාධක ඒවායේ අන්තර්ගත විය යුතු අනිවාර්ය ගුණාග ලෙස කිසි විටෙකත් නොසළකනි.

ආරම්භක අදියරේදී පරික්ෂණ සිදු කරනුයේ මාජධ සමාගම් විසිනි. මෙහිදී තොරාගත් සුළු පිරිසක් පමණක් පරික්ෂණය සඳහා යොදාගැනීමේ. මෙම අවදියේ පරික්ෂණ එනම් සායනික පරික්ෂණ වලදී විවිධ අවස්ථාවන්හි සිදු කරන සැලසුම් සහගත පරික්ෂණාත්මක වංචාවන් මගින් තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමට මාජධ සමාගම් කටයුතු කරයි. මාජධය හාවිතය සඳහා පුද්ගල කණ්ඩායම් තොරාගැනීමේදී, දත්ත රස් කිරීමේදී, ඒවා විශ්ලේෂණය සහ නිර්වචනය කිරීමේදී යන සැම අවධියකදීම මෙම විද්‍යාත්මක වංචාවන් සිදු කළ හැකිය. සිදු කරනු ලැබෙමින් තිබේ.

කෙසේ වුවද සනාමිවිර (Relenza) පරික්ෂණයේ ආරම්භක අවධියේ පරික්ෂණ ප්‍රතිපලවලින් මාජධයේ

කාර්යක්ෂතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ හොඳ ප්‍රතිඵල ලැබේමත් FDA විසින් පවත්වන ලද පරීක්ෂණ වලදී එම අගයන් ඉතා පහත මට්ටමක පැවතීමත් පිළිබඳ ගැටළුව ඔශ්පයට අනුමැති ලබා දීමට බාධාවන් නොවන පරිදි අර්ථකතාය කිරීමට FDA හි ඇතැම් විශේෂයෙන් උත්සාහ දරා තිබේ. ඒ අනුව ඔවුන් විසින් නිර්මාණය කරන ලද කළේතාය වූයේ ඉන්ග්ලුවන්සා සඳහා පුද්ගලයන් විසින් වෙනත් මූලික ප්‍රතිකාර එනම් පැරසිටමෝල් වැනි දේ ගතහොත් සනාමිවිර වල ප්‍රතිඵල දැකිය නොහැකි බවයි.

සනාමිවිර පිළිබඳව යුරෝපයේ සහ ඕස්ට්‍රොලියාවේ පවත්වන ලද තවත් පරීක්ෂණ දෙකක් විසින් ලබා දුන් ප්‍රතිඵල මදක් යහපත් ජ්‍යෙෂ්ඨ විය. ඉන්ග්ලුවන්සා සඳහා වෙනත් ඔශ්ප ගැනීම සිදුකරන ප්‍රතිගතය මෙම රටවල ජනතාව අතර ඉතා පහළ අගයක් ගනී.

"මම අනුව පෙනී යන්නේ රෝග ලක්ෂණවල පිඩාකාරී බවින් මිදීමට වෙනත් ඔශ්ප ගැනීමට රෝගියාට ඉඩ නොදෙන්නේ නම් සනාමිවිර නැතහොත් රිලෙන්සා (Relenza) නම් ඔශ්පයේ යම් පමණක ප්‍රතිඵලයක් දැකිය හැකි බවයි. නමුත් සැංචු උණ රෝග සඳහා අපට රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා වෙනත් ඔශ්ප ගැනීමට සිදුවෙනවා. එවිට අනෙක් ඔශ්ප විසින් ඇති කරන ප්‍රතිඵලවලට ඉහළින් සනාමිවිර ඔශ්පයේ රෝග සුවකිරීමේ කාර්යක්ෂතාව ගැන අපට දැනගන්නට විදියක් නැහැ." වෙදා එලාහො඗් පැවසීය.

මම අනුව සලාමිවිර හෙවත් රිලෙන්සා නම් ඔශ්පය පිළිබඳ පරීක්ෂා කළ උපදේශක කම්ටුවේ නිගමනය වූයේ එම ඔශ්පය අනුමත කිරීමට තරම් සුඩුසු මට්ටමේ නොපවතින බවයි.

කෙසේ වුව ද විවිධ බලපෑම් වලට යටත් වූ FDA හි කළමණාකරණ පාලක මණ්ඩලය තමන්ගේම උපදේශක මණ්ඩලයේ ඉතා නිරදේශය ඉවතලමින් සනාමිවිර සඳහා අනුමැතිය ලබා දෙන ලදී. මේ උසස් තිලඹාරීන් ඒ තීරණය සාධාරණීකරණය සඳහා ඉදිරිපත් කළ හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්ග්ලුවන්සා වසංගතයක් ඇතිවීමට නියමිත යැයි පවසන බැවින් එය හා සටන් වැදීමට සියලු ආකාරයේ ඔශ්ප අවශ්‍යව තිබෙන බවයි.

මම අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඔශ්ප සමාගම්වලට සම්බන්ධ විවිධ විශේෂයෙන් වසංගත හිතිකාවක් පවත්වාගෙන යාමට එක් හේතුවක් ලෙස සැලකිය හැක්කේ ජනතාවගේ හාවිතය සඳහා සාමාන්‍ය තත්ත්වය යටතේ අනුමත කළ නොහැකි ඔශ්ප අනුමත කරවාගැනීමට එම ව්‍යාප හිම්ණය විසින් මතුකරන "හදිසි අවශ්‍යතාව" නම් තර්කය යොදාගැනීමට සඳහාය.

FDA ආයතනය විසින් ආරම්භයේදී වෙදා එලාහො඗්ව සනාමිවිර සහ ඔසේල්ටමිවිර යන ඔශ්ප දෙකම සඳහා පරීක්ෂණ පවත්වන උපදේශක කම්ටුවලට ඇතුළත් කර තිබේ. නමුත් සනාමිවිර අනුමත නොකිරීමට ඔහු තියෙන්තය කරන ලද කම්ටුව තිරණය කිරීම හේතුවෙන් ඔහුව ඔසේල්ටමිවිර සම්බන්ධ පරීක්ෂණවලින් ඉවත් කරන ලදී. FDA ආයතනය තුළ ඔශ්ප සමාගම්වල බලපෑම් එතරම්ම ප්‍රබලය.

හහු වෙනුවට FDA ආයතනය විසින් වෙනත් අයෙකු පත්කරවා ඔසේල්ටමිවිර සඳහා FDA අනුමැතිය ලබාගන්නා ලදී.

යුරෝපා ඔශ්ප එෂන්සිය සහ ඔසේල්ටමිවිර (Tamiflu)

2002 වසරේදී රෝෂ් සමාගම විසින් ඔසේල්ටමිවිර ඉන්ග්ලුවන්සා එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමට යුරෝපා ඔශ්ප එෂන්සිය (European Medicines Agency -EMA) වෙත අයුදුම් කරන ලදී. එය ඉතා සංකීරණ ක්‍රියාදාමයකි. පළමුව මුළු මුළු හාවිතය සඳහා වන වෙදා තිෂ්පාදන සඳහා කම්ටුව සමග රස්වීම් වාර 3ක් පැවැත්වීමි. එමෙන්ම විවිධ විශේෂය කම්ටු සමගද සාකච්ඡා කෙරිණි. 2002 වසර ඔසේල්ටමිවිර සඳහා වූ එම ක්‍රියාදාමයට සහභාගි වූ පින්ලන්ත ඔශ්ප එෂන්සියේ තියෙන්තයෙකු වූ පෙකා කුරුකි (Pekka Kurki) ඔසේල්ටමිවිර එන්නත ගැන 2009 දී කොක්රේන් සහයෝගීතාව විසින් සිදු කරන ලද පරායේෂණයේ ප්‍රතිඵල සිහිපත් කරමින් මෙසේ කිවේයි.

"අප කිලින් කතාකරපු ගැටළුම තමයි අද නැවතත් කතා කරන්න වෙලා තියෙන්නේ. ඉන්ග්ලුවන්සා උණ සඳහා ප්‍රතිකාර ලබාදීමේදී රෝග තිවාරණයේදීත් සායනික වශයෙන් වැදගත් ප්‍රතිඵලයක් ලබාදීමට මෙම එන්නත සමත්වන්නේද? එන්නතෙන් සිදුවන යහපත පිළිබඳව අහමු පාලිත පරීක්ෂණ ((Randomized Controlled Trial- RCT)වල දී පෙන්නුම් කරන ලද ප්‍රතිඵල වල ප්‍රබලතාව කුමක්ද? අපගේ ඇගයීම් වලින් මෙන්ම කොක්රේන් සහයෝගීතාවයේ ඇගයීම්වලද ප්‍රතිඵල එක සමානයි. ජ්‍යෙෂ්ඨ පාලිත පරීක්ෂණ

ප්‍රතිඵල එක හා සමාන අයයන් පෙන්නුම් කළා. ඔසේල්ටම්විර නැතහොත් වැමිග්ල එන්නතේ බලපෑම පැහැදිලියි. නමුත් එය අවශ්‍ය මට්ටමට නැහැ. ඒ දච්ච්වල අපැහැදිලිව තිබූ දේවල් තාමත් අපැහැදිලියි. එනම් බරපතල ලෙස රෝගී අයෙකු තුළ මෙම එන්නත විසින් කරන බලපෑම ගැන පරීක්ෂණාත්මක දත්ත පැහැදිලි නැහැ. මෙම එන්නත සංවර්ධනය කරමින් පැවැති කාලයේ සංසරණය වෙමින් පැවැති ඉන්ග්ල්‍රුවන්සා රෝගය එතරම තදබල එකක් නොවෙයි. එනිසා බරපතල රෝගී තත්ත්වයකදී මෙම මාශය යේ ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිඵල ගැන කිසිවක් කිම අපහසුයි. දැනට පවත්නා දත්ත විසින් අසාධා තත්ත්වයකදී එන්නතේ බලපෑම ගැන පැහැදිලිව යමක් පෙන්වන්නේ නැහැ. අහමු පාලිත පරීක්ෂණවලදී ද එය පෙන්නුම් කම්ලේ නැහැ.”

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සහ විසින් ලබාගෙන ඇති තොරතුරුවලට අනුව යුරෝපා මාශය එජන්සියේ ඔසේල්ටම්විර අනුමත කිරීම පිළිබඳව පැවැති නිල කමිටු රස්වීම්වලට සහභාගි වූ විශේෂයෙන් දෙදෙනෙකගේම නම් රෝෂ් සමාගමේ අලෙවි ප්‍රවාරක පත්‍රිකාවල අන්තර්ගත වේ. ඒ රෙන් ස්නාකන් (Rene Snacken) සහ අනිකා ලින්ඩාය.(Anniko Linde)

වෙදා රෙන් ස්නාකන් යුරෝපීය මාශය ඒරිජින්සිය (EMEA) වෙත සිය ඉදිරිපත් කිරීම සිදු කර ඇති දිනය ලෙස සඳහන් වන්නේ 2002 පෙබරවාරි 18 වැනි දාය. ඔහු විසින් රසායනික රෝග නිවාරණ ක්‍රමයක (chemoprophylaxis) අවශ්‍යතාව ගැන සඳහන් කර තිබේ. එමෙන්ම ඇතිවිය හැකි වසංගත සඳහා ඔසේල්ටම්විර භාවිතා කිරීම යෝජනා කර තිබේ. ඔහු සිය ඉදිරිපත් කිරීම කර ඇත්තේ බෙල්ඡීයම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ලෙසය. ඒ දිනවල ඔහු ESWI හෙවත් ඉන්ග්ල්‍රුවන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩිහිටි ස්ථානයෙහි සම්බන්ධිතයෙකු ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම ඔහු බෙල්ඡීයම් ආණ්ඩුවේ වසංගත පාලන සැලසුම් සැකකිමේදී ප්‍රධාන තුළිකාවක් ඉවු කර තිබේ. ඔහු පසුව බෝවෙන රෝග වැළැක්වීම සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයට සම්බන්ධ සුදානම්වීම් සහ ප්‍රතිචාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ විශේෂයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

රෝෂ් සමාගම සමග තමන්ට වසර ගණනාවක් තිස්සේ සම්බන්ධකම් තිබූ බව අනිකා ලින්ඩා විසින් රැමේල් ලිභියක් මගින් තහවුරු කර තිබේ. බෝවෙන රෝග මරුදානය පිළිබඳ ස්වීඩ්න් ආයතනයෙ (Swedish Institute for Infectious Disease) නියෝජිතවරියක ලෙස ඇය යුරෝපීය මාශය ඒරිජින්සිය වෙත “ඉන්ග්ල්‍රුවන්සා තිරික්ෂණය” නම් තේමාව යටතේ ඉදිරිපත් කිරීමක් කර ඇති. වෙදා අනිකා ලින්ඩා තමන් කළින් රෝෂ් මාශය සමාගම සමග සම්බන්ධකම් පැවැත්තු බවට යුරෝපීය මාශය ඒරිජින්සිය වෙත සිදු කරන ලද ප්‍රකාශනය එය විසින් සැලකිල්ලට ගෙන තිබේදැයි යන්න පැහැදිලි.

වෙදා අනිකා ලින්ඩා පසුව ස්වීඩ්න් රජයේ වසංගතවේදිනියක් ලෙස සේවය කළාය. ඇය විසින් BMJ සහ BIJ වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇය වසර 2002 දක්වා රෝෂ් සමාගම වෙනුවෙන් සිදු කරන ලද විවිධ කාර්යාලයන් වෙනුවෙන් ඒ සමාගම වෙතින් ගෙවීම් ලද බවය. පසුව ඇය රෝෂ් සමාගම සඳහා විවිධ අවස්ථාවලදී දේශන පවත්වා ඇති. ඇය මෙම දේශන වෙනුවෙන් ලද සියලු මුදල බෝවෙන රෝග මරුදානය පිළිබඳ ස්වීඩ්න් ආයතනය වෙත භාර දුන් බව වෙදා ලින්ඩා විසින් සඳහන් කර තිබේ.

මවහු යුරෝපීය මාශය ඒරිජින්සියේ මාශය අනුමත කිරීමේ කමිටුවල උපදේශකයන් ලෙස කටයුතු කරන සමයේ මවහු විසින් රෝෂ් මාශය සමාගම සමග පවත්වන ලද මේ සම්බන්ධකම් ගැන යුරෝපීය මාශය ඒරිජින්සිය වෙත නිල වශයෙන් දැනුම් දීමක් කර තිබේදැයි BMJ සහ BIJ විසින් වෙදා ස්නාකන් සහ වෙදා ලින්ඩාගෙන් අසන ලද ප්‍රශ්නය මවහුගෙන් පැහැදිලි පිළිතුරක් ලැබුවෙන් නැති. දිගින් දිගටම මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරමින් යටන ලද රැමේල්වලට වෙදා ස්නාකන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. BMJ සහ BIJ විසින් අසන ලද එම ප්‍රශ්නයට වෙදා අනිකා ලින්ඩා විසින් මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ: “යුරෝපයේ මාශය පාලන කටයුතු බාරව සිටින යුරෝපා මාශය ඒරිජින්සිය විසින් මවහුගේ කටයුතුවලදී අපගේ විශේෂයෙන් සහාය ඉල්ලා සිටි අවස්ථාවල අප විසින් එය ලබා දී තිබෙනවා. අප විසින් එසේ කරන අවස්ථාවලදී අපගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැවුම් ප්‍රකාශනයක් ((Declatation of Conflict of Interest) අප භාර දී තිබෙනවා. උදාහරණයක් ලෙස රෝෂ් සමාගමේ උපදේශක කමිටු රස්වීම්වලට අපගේ සහභාගිත්වය පිළිබඳව. මෙම ප්‍රකාශනයන් යුරෝපා මාශය සමාගම විසින් භාර ගත් අතර එවා පිළිබඳව ඇගයිමක් සිදු කර තිබෙනවා.”

තොරතුරු දැනගැනීමේ සඳහා වන අයිතිය පිළිබඳ පනත යටතේ BMJ සහ BIJ විසින් යුරෝපා මාශය

ඒරුජන්සිය වෙතින් ඉහත වෙදා ලින්ඩා සඳහන් කරන ලද අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන ඉල්ලා සිටි නමුත් මේ දක්වා එම ප්‍රකාශන ලබාදීමට අසමත්ව තිබේ.

මාර්ගෝපදේශන සැකසීම

2002 ඔක්තෝබර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්ජ්ල්‍යන්සා විශේෂයෙන් විශේෂ නමුවක් එහි ජීතිවා මූලස්ථානය තුළ පවත්වන ලදී. මෙම රැස්වීමේ අරමුණ වුයේ ඉන්ජ්ල්‍යන්සා වසංගතයක් තුළ එන්නත් සහ ප්‍රති වෙරස හාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශන සකස් කිරීමය. මෙයට සහභාගි වුවන් අතර රෝෂ් (Roche) සහ ඇවන්ටිස් පැස්ටුවර් (Aventis Pasteur) යන සමාගමවල නියෝජිතයන්ද, ඔසේල්ටම්විර මාශය සඳහා අමෙව් ප්‍රවාරක කටයුතුවලට සහභාගි වූ තිබූ මහාවාරයවරුන් වන කාර්ල් නිකොල්සන්, ඇල්බරට් ඔස්ටරහවුස් සහ ලේඛි හයිඩ්න් ද විය.

මෙම නමුවෙන් වසර දෙකකට පසු එනම් 2004 දී ඒ පිළිබඳව වන ප්‍රධාන වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රසිද්ධ කරන ලදී. එම වාර්තාවේ තේමාව “ඉන්ජ්ල්‍යන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෙරස මාශය හාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය-2004” (WHO Guidelines on the Use of Vaccines and Antivirals during Influenza Pandemics 2004) නම් විය.

එම වාර්තාවේ ප්‍රතිවෙරස් මාශය හාවිතය පිළිබඳ විශේෂ මාර්ගෝපදේශන අඩංගු පරිච්ඡේදය ලියා තිබුණේ මහාවාරය ලේඛි හයිඩ්න් විසිනි. එහි සිරස්තලය: “ඉන්ජ්ල්‍යන්සා වසංගතය තුළ ප්‍රතිවෙරස් මාශය හාවිතයේදී සැලකිය යුතු කරණු” යන්නය.

BMJ සහ BIJ විසින් තගන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙස එවන ලද ඊමේල් පණිවිධියක් තුළ මහාවාරය හයිඩ්න් විසින් තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වාර්තාව සකස් කිරීම සඳහා දායක වෙමින් සිටි කාලය තුළ දී ද රෝෂ් සමාගම සඳහා දේශන පැවැත්වූ බවත් උපදේශන කටයුතු සිදු කළ බවත් තමන් ඒ වෙනුවෙන් ගෙවීමක් ලද බවත් පිළිගෙන තිබේ. එමෙන්ම තවත් ඊමේලයක් මැනීන් ඔහු පිළිගෙන ඇත්තේ ඔහු උපදේශකයෙකු ලෙසත් දේශකයෙකු ලෙසත් ග්ලැක්සේස්මින් ක්ලයින් සමාගමට තම සේවය ලබාදී ඇති බවත් ඒ සඳහා එම සමාගමවලින් 2002 දක්වා ගෙවීම ලද බවත්ය. මහාවාරය ලේඛි හයිඩ්න් මෙසේ සඳහන් කර ඇත්: “2002 ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් සැපයීමේදී අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (Declaration of Conflict of Interest) ආකෘති පත්‍රය අප විසින් පුරවා හාර දී ඇත්.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනයේ මෙසේ සඳහන්ව ඇත්:

“තම රටවල වසංගත ප්‍රතිචාර ඉලක්ක සහ සම්පත් මත පදනම්ව ඒ ඒ රටවල් විසින් තමන් සතුව ප්‍රමාණවත් තරම් ප්‍රතිවෙරස් මාශය තොග පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සංවර්ධනය කළ යුතුය. තමන්ගේ වසංගත ප්‍රතිචාර සැලසුම්වල කොටසක් ලෙස ප්‍රති වෙරස් හාවිතා කිරීම පිළිබඳව අවශ්‍යතාවය යොමු කර ඇති රටවල් ඒ සඳහා කළේතා අවශ්‍ය තොග ගෙවාකිරීම සිදු කළ යුතුය. ඒ දැනට පවත්නා ප්‍රතිවෙරස් මාශය තොග සිමිත බැවිනි.”¹

2003 වසරේදී මහාවාරය හයිඩ්න් විසින් රෝෂ් සමාගමේ අනුග්‍රහයෙන් සිදුකරන ලද අධ්‍යයන වාර්තාවක් පළ කර තිබේ. එම අධ්‍යයනය සිදු කර ඇත්තේ රෝෂ් සමාගමේ නිෂ්පාදනයක් වන ඔසේල්ටම්විර මාශය

1. ප්‍රති වෙරස් මාශය නිෂ්පාදනය කරන ග්ලැක්සේස්ස් ස්මින් සහ රෝෂ් වැනි සමාගමවලින් ගෙවීම ලබමින් ඒවායේ සේවය කරන පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැනියා වසංගත ප්‍රතිචාර මාර්ගෝපදේශන කම්ටුවලට සම්බන්ධ වී තමන්ට මූලදී ලබා දෙන සමාගමවල නිෂ්පාදන ලෝක ජනතාව මත පැවැම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව දැවැන්ත දූෂණයක නිරතව ඇත්තේ එලෙසය. ලෝකයේ බොහෝ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම “මාර්ගෝපදේශනය” පිළිපැමින් මාශය සමග බොලර් බිංගයන ගණන් වටිනා ගිවිසුම් අත්සන් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ගේලිය වසංගත තත්ත්වයක්” ප්‍රකාශයට පත් කළ විට මෙම ගිවිසුම් ස්වයංක්‍රීයම බලාත්මක වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට (International Health Regulations-IHR) අත්සන් තබා ඇති රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය යම් වසංගත තත්ත්වයක් ප්‍රකාශ කළ විට සැබැ ලෙසම එවැන් වසංගතයක අවදානමක් තොපැවතියද අදාළ මාර්ගෝපදේශනය පිළිගැනීමට බැඳී සිටිති. ප්‍රමාණවත් රටවල් සංඛ්‍යාවක් සමග එන්නත් සහ ප්‍රතිවෙරස් මාශය සඳහා ගිවිසුම් අත්සන් කළ පසුව මෙම සමාගමවලට බොලර් බිංගයන දුසිම් ගණන් ලාභ ඉපැයීම සඳහා ර්ලගුට කළ යුතුව ඇති එකම දෙය වසංගත අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයුම් පමණකි

-පරිවර්තක සටහන

සම්බන්ධයෙනි. එම ඔඟය හාවතා කිරීම මගින් රෝහල් ගත වීම 60% කින් අඩු වූ බව එම අධ්‍යයන පත්‍රිකාවේ දැක්වේ. පසුව එම ඔඟය අලෙවි කිරීමේ ප්‍රවාරක කටයුතුවලදී මෙම කරුණ උපරිම වශයෙන් හාවතා කරන ලදී. තමුත් ඔසේල්ටම්විර් මගින් රෝහල්ගත වන ප්‍රමාණය 60%කින් අඩු වන්නේ යැයි ඉදිරිපත් කරන ලද කරුණ කොක්රේන් සහයෝගිතාව (Cochrane Collaboration) නම් සංවිධානයේ විශේෂයන් විසින් නැවත පරික්ෂා කළ තමුත් මුළු ගේ පරික්ෂණය තුළ එවැන්නක් ඔප්පු නොවේ.

BMJ සහ BIJ විසින් කරන ලද පරික්ෂණයේදී වැඩි දුරටත් හෙළිව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2004 ඉන්ජ්ල්වන්සා වසංගත මාර්ගෝපදේශනය සැකසීම සඳහා සහභාගි වූ තවත් විශේෂයන් දෙදෙනෙකට ඔඟය සමාගම් සමග සම්බන්ධකම් පැවැති බවයි. ආරනොල්ඩ් මුන්ච් විසින් සකස් කරන ලද ඇම්පුම් ලේඛනය මගින් වසංගත කාලය තුළ එන්නත් හාවතා කළ යුතු ආකාරය ගැන විස්තර කරයි. මෙම කාලය තුළ ඔහු උපදේශක දීමනා, ගරු දීමනා, පරෝගේෂණ කටයුතු සඳහාමූල්‍යාධාර ආදිය රෝග් සමාගමෙන් ලබාගෙන තිබේ. එමෙන්ම ග්ලැක්සෝස්ම් ක්ලයින් සමාගමෙන් උපදේශක දීමනා සහ පරෝගේෂණ කටයුතු සඳහා මූල්‍යාධාර ලබාගෙන තිබේ. එමෙන්ම විරෝගාරමා(ViroPharma) පරෝගේෂණ අරමුදල් ලබාගෙන ඇති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය සඳහා ඔහු විසින් ලියන ලද කොටසට ඔහුගේ මෙම ඔඟය සමාගම් සමග වන සම්බන්ධකම් පිළිබඳ අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශනයක් ඇතුළත් කර නැති. මෙම තොරතුරු දක්වා අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (Declatation of Conflict of Interest) ආකෘති පත්‍රයක් පුරවා ලෝක සෞඛ්‍ය සංවිධානයට හාර දී ඇත්දැයි BMJ සහ BIJ විසින් ආරනොල්ඩ් මුන්ච් බැංගෙන් විමසන ලද විට ඔහු පවසන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඕනෑම කටයුත්තකට සහභාගිවීමට පෙර එම ආකෘති පත්‍රය පුරවා හාර දිය යුතුව ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයේ “ඉන්ජ්ල්වන්සා වසංගතය” නම් තුන්වන ඇම්පුම් ලේඛනය ලියා ඇත්තේ මහාවාරය කාරල් නිකොල්සන් විසිනි. 2003 වසරදී ඔහු විසින් BMJ සහ Lancet යන මෙඩිකල් ජර්නල් වෙත ඉදිරිපත් කරන ලද පරෝගේෂණ පත්‍රිකාවලදී “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” යටත් ප්‍රකාශ කර ඇත්තේ ඔහු ග්ලැක්සෝස්ස් සම්න් ක්ලයින් සමාගම වෙතින් සංවාර දීමනා, ගරු දීමනා ලබාගෙන ඇති බවය. එමෙන්ම රෝග් සමාගම විසින් සංවිධානය කරන ලද පෙනෙහෙළ ආඩ්‍ර රෝග සම්බන්ධ සම්භාෂණයන්ට සහභාගිවීම සඳහාද උපදේශන කටයුතු සඳහාද එම සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය සැකසීමට පෙර ඔහු විසින් වියෙන් (Wyeth), ඡිරෝන් (Chiron) සහ බරනා බයෝටේක් (Berna Biotech) යන ඔඟය සමාගමවලින් උපදේශන කටයුතු සඳහා දීමනා ලබා තිබේ.

2003 වසරදී ඔහු විසින් BMJ සහ Lancet වෙත ඉදිරිපත් කරන ලද පරෝගේෂණ පත්‍රිකා තුළ ඔහු ඉහත දැක්වන ලද “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” සඳහන් කර තිබුණුද ලෝක සෞඛ්‍ය සංවිධානයටද ඔහු විසින් “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශනයක” හාර දී ඇති බව ඔහු පැවැත්‍රූවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශනය සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇම්පුම් ලේඛනය තුළ එවැන්නක් අඩංගු වී නැති. BMJ සහ BIJ වෙත මහාවාරය නිකොල්සන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඔහු රෝග් සමාගම සමග අවසන්වරට “මූල්‍ය ගණුදෙනු” කර ඇත්තේ 2001 වසරදී බවයි.

අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (Declatation of Conflict of Interest) ආකෘති පත්‍රයක් පුරවා ලෝක සෞඛ්‍ය සංවිධානයට හාර දී ඇත්දැයි BMJ සහ BIJ මහාවාරය නිකොල්සන් ගෙන් විමසන ලද විට ඔහු පවසන ලද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2002-2004 වැනි රස්වීම්වලට සහභාගිවන අය එම ආකෘති පත්‍රය පුරවා හාර දිය යුතුව ඇති බවයි.

ඉහත සඳහන් විශේෂයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට හාර දෙන ලද සිය “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශනයන්හි” කුමක් සඳහන් වන්නේ ද යන කාරණාව පසෙක තබමු. 2004 ඉන්ජ්ඩ්ල්වන්සා වසංගතය සම්බන්ධ මාර්ගෝපදේශනය සැකසීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදේශ ලබාදුන් විශේෂයන් සමග ඔඟය සමාගම් පවත්වන ලද සම්බන්ධකම් සහ මූල්‍ය ගණු දෙනු මහජනතාවට නිරාවරණය කිරීමේ තම වගකීම එම සංවිධානය විසින් පැහැදිලිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “ඉන්ග්‍රෙට්වන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෙටරස් ඔඟඟ හාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරුගෝපදේශනය-2004” නම් ලියැවීල්ල සකස් කරන ලද්දේ ලෝකයේ සියලුම ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරීන් සඳහාය. එහෙයින් එම ලියැවීල්ල සකස්කිරීමට මාජඟ සමාගම් හා සම්බන්ධව කටයුතු කරන ලද සහ ඔවුන්ගෙන් ගෙවීම් ලද විශේෂයෙන් සම්බන්ධව වූ බව එම පාරුණ්‍යන් වෙත දැන්වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක් වන අතර ඔවුන් එලෙස කළ බවට කිසිදු සාක්ෂියක් නැත.

2003 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්” සම්බන්ධයෙන් හ්‍රියාත්මක යුතු ආකාරය පිළිබඳ නීති රිති සංවර්ධනය කළ යුත්තේ කෙසේදයි දැක්වෙන මාරුගෝපදේශනයක් නිකුත් කරන ලදී. සාකච්ඡාවකට සහභාගිවීම හෝ යම් ප්‍රතිපත්ති සැකසීම හෝ ඒවා හ්‍රියාත්මක කිරීමට මැදිහත් වීම වැනි තමන් විසින් ඉටුකිරීමට හාරගනු ලබන කාර්යභාරයකට සංශ්‍ය හෝ වතු බාහිර බලපෑම් එල්ලවිය හැකි පාරුණ්‍යන් සමග තමන්ට ප්‍රතිලාභ ලැබෙන සම්බන්ධතා පවති නම් ද එය විසින් තමන් ඉටු කිරීමට හාරගත් කාර්යය අපක්ෂපාති ලෙස කළ තොහැකි තත්ත්වයන් මතුවීමට ඉඩ ඇති බැවින් එවැනි වගකීම් හාරගත් නීතිමත් වැළකී සිටිය යුතු යැයි මෙම මාරුගෝපදේශනය විසින් නිර්දේශ කර තිබේ.

කිසියම් රස්වීමක අපක්ෂපාතිත්වය සම්බන්ධයෙන් ගැටුවක් මතු වූ විට රට සම්බන්ධවන්නන්ගේ “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන”(Declatation of Conflict of Interest) පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජේනරාල්වරයාගේ කාර්යාලයට ඉඩ සළසන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඇතුළත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2002 රස්වීම් වල “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන” සහ රට අදාළ ලියවිලිවල පිටපත් BMJ සහ BIJ විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලීම කෙළින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ එවකට අධ්‍යක්ෂිකා මාගරට් වැන් වෙත යොමු කරන ලද බවට පිළිතුරක් ඔවුන්ට ලැබේ.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජේනරාල් විසින් අනුමත කරන ලද අවස්ථාවලදී හැරෙන්නට එම සංවිධානය විසින් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (DOI) කිසිවිටෙකත් ප්‍රසිද්ධියට පත් තොකරයි. බෙඟේ ඉල්ලීම සම්බන්ධව අමි අධ්‍යක්ෂ ජේනරාල් මාගරට් වැන්ගේ අනුමැතිය ඉල්ලා සිටි අතර එය ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉතා මැත වසරවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ බොහෝ කමිටු විසින් අදාළ අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (DOI) වල සාරාංශයන් ඔවුන්ගේ රස්වීම් වාර්තා සමග ප්‍රසිද්ධියට පත් කර තිබේ.”

BMJ සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ගෞගරි හාර්ටිල් මෙසේ අවධාරණය කළේය: “ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාගරට් වැන් විනිවිද පෙනෙන සූළ ලෙස කටයුතු කළ යුතු යැයි යන ස්ථාවරයට පුද්ගලිකවම කැප වී සිටිනවා.” නමුත් BMJ සහ BIJ විසින් “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන”(DOI) ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම් ද 2004 වසංගත එන්නත් සහ මාජඟ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරුගෝපදේශන සැකසු පුද්ගලයන්ට අවශ්‍යතා පිළිබඳ ගැටුම් පැවතියේද යනුවෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමද මාගරට් වැන් විසින් දිගීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වුවද මහාවාරය හයිඩින් විසින් BMJ සහ BIJ වෙත මෙසේ පවසන ලද්දේය: “අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශන (DOI) සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සූළ බවකින් කටයුතු කළ යුතු ය යන්න වෙනුවෙන් මම දැඩිලෙස පෙනී සිටිනවා. එමගින් මෙම ලේඛන කියවන පුද්ගලයන්හාට දැනගැනීමට ලැබෙනවා ඒවා ලියන ලද පුද්ගලයන්ගේ හට බලපෑම් සිදු විය හැකි අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් තිබුණා කියලා. ඒ අනුව ඔවුන්ට තමන් සඳහා වඩාත් නිවැරදි තීරණයක් ගැනීමට අවස්ථාව ලැබෙනවා.”

රෝග සඳහා නිෂ්පාදනය කළ හැකි හොඳම මාජඟ සංවර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ට මාජඟ නිෂ්පාදනය සමාගම් සමග කටයුතු කිරීමට සිදුවන අතර ගැටුව වන්නේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය සහ මාරුගෝපදේශන සකස්කිරීමේ කටයුතු වලදී මාජඟ සමාගම් සමග සම්බන්ධවී සිටින විශේෂයෙන් කොනොක් දුරට සම්බන්ධ කරගත යුතුද යන්නය.

මහාවාරය නිකොල්සන් විසින් BMJ සහ BIJ වෙත මෙසේ පවසන ලදී:

“ලෝක සෞඛ්‍ය සංවිධානය සහ තීරණ ගනු ලබන්නන් විසින් දැනට සිදුවෙමින් පවතින (නව මාශය නිෂ්පාදන පිළිබඳ) සංවර්ධන කටයුතු සහ පරෝෂණ පිළිබඳව අඟ්‍රත්ම තොරතුරු දැන සිටිය යුතුයි. වඩාත් තිවැරදි තීරණ ගැනීමට හැකිවන්නේ එවිටයි. සමහර ඉතා වැදගත් අදාළ තොරතුරු සතුව ඇත්තේ එමගින් යම් ප්‍රතිලාභ ලැබීමට හැකියාවක් ඇති පුද්ගලයන් සහ සමාගම් වෙතයි. එවැනි අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සහිත පුද්ගලයන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවලට උපදෙස් සැපයීම තොකළ යුතු බව මට තේරෙනවා. නමුත් එවැනි පුද්ගලයන් සාකච්ඡා විෂින් බැහැර කර තැබීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවලට හෝ තීරණ ගනු ලබන්නන් හට ඉතා වැදගත් නව තොරතුරු තොලැවී යාමට ඉඩක් පවතිනවා.”

නමුත් එම අදහසට සැමදෙනාම එකත වන්නේ නැතු. එවැනි විශේෂයෙන්ගේ භූමිකාව විය යුත්තේ කුමක්දැයි වාබරා මින්විසස් විසින් පැහැදිලිව පෙන්වා දී ඇත:

“යම් රෝගක් සඳහා එන්නත්, ඔශාපන, වෙද්‍ය උපකරණ හෝ සේව් කට්ටල නිෂ්පාදනය කරන සමාගම්වලට සම්බන්ධ කිසිවෙකු එම රෝග සම්බන්ධ මාරගෝපදේශ සකස් කරන කිසිදු කම්ටුවක සාමාජිකයන් තොවිය යුතුය. අවශ්‍ය මාශය වැනි පවත්වාගෙන යන ලෙස දෙන උපදේශය ඉහත සමාගම්වලට විභාල මූල්‍යය ප්‍රතිලාභ හිමිවන වැදගත් තීරණයක්. එවැනි තීරණයක් ගන්නා කම්ටුවක එම සමාගම්වලින්ම සායනික පරෝෂණ සඳහා අරමුදල් ලබාගන්නා හෝ වෙනත් මූල්‍යය සම්බන්ධකම් සහිත විශේෂයෙන් සිටීම විට ඔවුන් සමාගම්වල අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඉඩ තියෙනවා.” සි මින්විසස් විසින් පවසන ලදී.

ඇයගේ අදහස අනුව විශේෂයෙන්ගෙන් උපදෙස් ලබාගැනීම ප්‍රශ්නයක් තොවන නමුත් මුළුන් තීරණ ගන්නා කම්ටුවලට ඇතුළත් කිරීම තොකළ යුතු දෙයකි. මෙහිදී “යම් ආරක්ෂක බාධකයක් තිබිය යුතුය.” සි ඇය විසින් වැඩිදුරත් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත කළමනාකරණ කම්ටුවේ ප්‍රධානීය ලෙස කටයුතු කරන ලද්දේ වෙද්‍ය ආයතනයේ (Institute of Medicine) සභාපති මහාචාර්ය හාර්වේ ගයින්බර්ග් (Harvey Fineberg) විසින්. ඔහු ද මේ සම්බන්ධව දැඩි ස්ථාවරයක් දරන ලද අයෙකි. අවශ්‍යතා පිළිබඳ ගැටුම් සහිත විශේෂයෙන් සහ ඔශාපන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය සම්බන්ධව ඉතා ස්විස්තරාත්මක විමර්ශනයක් ඔහුගේ ආයතනය විසින් 2009 වසරේදී සිදු කර තිබේ.

“සමහරවිට ඔබගේ පරෝෂණ පත්‍රිකාවක් ජර්නලයක පල කරන විට අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් විය හැකියි. නමුත් කිසියම් ප්‍රතිපත්තියක් සම්පාදනයට බලපාන විශේෂයෙන් උපදෙස් සහ විනිශ්චයන් ප්‍රකාශ කරන විට එය ප්‍රමාණවත් තොවේ.” සි මහාචාර්ය ගයින්බර්ග් තමා සේවය කරන වෙද්‍ය ආයතනයේ මේ හා සම්බන්ධ ප්‍රතිපත්තිය විස්තර කරමින BMJ වෙත පවසා ඇත.

අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධව තමන් ඉතා බැයෙරුම් ලෙස සැලකිල්ලට ගන්නා බවත් ඒවා සම්බන්ධව කටයුතු කිරීමට යාන්ත්‍රණයක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසා තිබේ. නමුත් කුමන ක්‍රියාමාර්ගයක් එය විසින් ගනු ලබන්නේද එය විසින් නිගමනය කරන්නේ යම් විද්‍යායෙයක් දැඩි ලෙස අවශ්‍යතාවන් සම්බන්ධ ගැටුම් පවති

යම් විද්‍යායෙකු ගෝලිය සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රධාන භූමිකාවක් දැරීමට නුසුදුසු වන මට්ටමට ඔහු හෝ ඇය අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් සහිත අයෙකු යැයි නිගමනය කරන්නේ කටර අවස්ථාවන්හිදී ද? එසේ නිගමනය කරන ලද විට ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? යන ප්‍රශ්නවලට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිතුර ලබාදී තැතැ.

පැහැදිලිව පෙනෙන්ට ඇති පරිදිම ලෝක සෞඛ්‍ය සංවිධානයට දැන් අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුව ඇතැයි කොක්රේන් සහයෝගිකාවයේ පරෝෂණයෙකු වන මහාචාර්ය ක්‍රිස් බේල් මාර් (Chris Del Mar) පැවසීය. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතික්තිකරණය පිළිබඳ කණ්ඩායමේ උපායමාර්ගික විශේෂයෙන් උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

“ඉත්ක්ෂ්වාතන්සා වසංගතය තුළ එන්නත් සහ ප්‍රති වෙරස් මාශය හාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාරගෝපදේශනය-2004 ලේඛනයේ කතුවරුන් විසින් යම් නිශ්චය මාශය වර්ග ප්‍රවර්ධනය කර ඇති බවත් එම ඔශාපන සමාගම් සඳහා තමන් විසින් ඉටු කරන ලද යම් සේවාවන් වෙනුවෙන් ඒවා වෙතින් මුදල් ලබාගෙන ඇති බවත් සනාථ වී ඇත්තේ එය ඉතා නින්දිත

දෙයක් බව කිවයුතුයි. එමෙන්ම එය දැඩි ලෙස හෙලා දැකීමට ලක් විය යුතුයි.” සි මහාචාර්ය ක්‍රිස් බේල් මාර් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූම්බා පෙන්වන ලද්දේ රෝෂ් සමාගමේ ඔඟධයක් වන ඔසොල්ටම්ටිර් පමණක් නොවේ. ඔවුනු රෝෂ් සමාගමද සිය ඉහළ පෙළේ හවුල්කාර ආයතනයක් බවට වරණනා කර තිබේ. 2005 දී මෝල්ටාවේදී පවත්වන ලද ESWI හෙවත් ඉන්ජ්‍ල්‍වන්සා රෝගය පිළිබඳ යුරෝපීය විද්‍යාත්මක වැඩික්ඩියමේ ප්‍රධාන සම්මත්තුණයේදී රෝෂ් සමාගම විසින් ප්‍රවාරය කරන ලද දැන්වීමක මෙසේ සඳහන් විය: “වසංගත තත්ත්වයකදී යොදාගනු ලබන ප්‍රධාන ප්‍රතිකාරය බවට ප්‍රතිවෙරස් ඔඟධ ඉක්මණින්ම පත්වනු ඇත. රෝෂ් සමාගම වගකිව යුතු හවුල්කරුවෙකු ලෙස ආණ්ඩු සමග එක්ව කටයුතු කරමින් ඔවුන්ගේ වසංගත පාලන කටයුතු සැලසුම් කිරීමට සහාය වේ”

මෙම ප්‍රකාශය උප්‍රවාතත් ප්‍රකාශනය ලෙස එම අලෙවි ප්‍රවාරක පත්‍රිකාවේ දැක්වෙන්නේ, “ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ජ්‍ල්‍වන්සා සුදානම්වීමේ සැලසුම්” ලෙසය.

රෝෂ් සමාගම ආණ්ඩු සමග එක්ව වගකිව යුතු හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව “ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ජ්‍ල්‍වන්සා සඳහා සුදානම්වීමේ සැලසුම්” යටතේ ලෝක එය විසින් සාමාජික රටවල්වලට බලකරන ලද පරිදි රෝෂ් සහ වෙනත් ඔඟධ සමාගම් වෙත බොලර් මිලියන සිය ගණන් ගෙවමින් නිෂ්චිල සහ අනවශ්‍ය ඉන්ජ්‍ල්‍වන්සා ඔඟධ සහ එන්නත් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමය.

පසුගිය කාලය පුරාම ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සංවිධානයට අදාළ පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැවුම් සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය ව්‍යාකුල සහ අපැහැදිලි බවක් පෙන්නුම් කරයි.

යාවත්කාලීන කරනු ලබන වසංගත සුදානම්වීමේ මාර්ගෝපදේශන දිගින් දිගටම සකස් කරමින් සිටින්නේ එන්නත් සහ ප්‍රතිවෙරස් ඔඟධ නිපදවන ඔඟධ සමාගම් සමග විවෘතවම සම්බන්ධකම් පවත්වමින් ඒවාට උපදේශක සහ පර්යේෂණ සේවා සපයමින් මුදල් ලබාගන්නා ලබන විශේෂයුයන් විසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එහි ඉන්ජ්‍ල්‍වන්සා සඳහා සුදානම්වීමේ සැලසුම් 2005 දී සහ 2006 දී ඉදිරිපත් කරන ලදී. එය සකස් කර ඇත්තේ “අන්තර්වාර ඉන්ජ්‍ල්‍වන්සා වසංගත කාර්ය බලකායක” විසිනි. මෙම ක්ඩ්බූයමේ පුද්ගලයන්ගේ අවශ්‍යතා පිළිබඳ ගැවුම්වලට අදාළ ප්‍රකාශනයක් ප්‍රසිද්ධ කර නැති අතර ඒ පිළිබඳව BMJ සහ BIJ විසින් කරන විමසුම්වලට කිසිදු පිළිතුරක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා ඇති තැත.

අවශ්‍යතාවන් පිළිබඳ ගැවුම් ප්‍රකාශන (DOI) තමන් විසින් ප්‍රසිද්ධියට පත් නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය දරන සේවාවරය කිසිදු අව්‍යාපිත බවක් හෝ පදනමක් නැති එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශ්ක්තිකරණය පිළිබඳ උපායමාරිගික උපදේශනය සඳහා වූ විශේෂයු ක්ඩ්බූයමේ අවශ්‍යතාවන් පිළිබඳ ගැවුම් ප්‍රකාශන(DOI)එය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය විසින් සැගවීමට වැයම් කරන්නේ ඉන්ජ්‍ල්‍වන්සා වසංගත සැලසුම් සඳහා වූ උපදේශක කම්ටුවේ අවශ්‍යතාවන් පිළිබඳ ගැවුම් ප්‍රකාශන (DOI)යි.

රහස්‍යතා කම්ටුව

තමන් විසින් සේවයට යොදවාගනු ලබන බාහිර විශේෂයුයන්ට ඔඟධ සමාගම් සමග ඇති සබඳතා හෙවත් ඔවුන් සම්බන්ධව මතව ඇති “අවශ්‍යතා පිළිබඳ ගැවුම්” සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දරන සේවාවරයේ ව්‍යාකුලත්වයන් පාරදාෂ්‍යහාවයකින් තොරව කටයුතු කිරීමක් සීමා වී ඇත්තේ ඉහත ඉන්ජ්‍ල්‍වන්සා මාර්ගෝපදේශන උපදේශක කම්ටුව සඳහා පමණක් නොවේ. වසංගතය පිළිබඳව අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් වැන්ට උපදේශ සැපයීමට 2009 දී පිහිටුවන ලද හඳිසි අවස්ථා කම්ටුව සම්බන්ධයෙන්ද මිටන් වඩා බරපතල ගැටළ මතු වී තිබේ. මෙම කම්ටුවේ සිටි සාමාජිකයන් 16 දෙනා කවුරුන්දැයි යන්න පවා දැන සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ඉහළ නිලධාරීන් කිප දෙනෙකු පමණි. මෙම රහස්‍යතා හඳිසි කම්ටුව වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ සිට එය අවසාන විය යුතු දිනය කටයුදැයි යන්න පවා තීරණය කිරීමේ අධිකාරී බලයක් තිබූ ක්ඩ්බූයමකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම හඳිසි කම්ටු සාමාජිකයන්ගේ අනනුතාව රහස්‍යක් ලෙස තබා ගැනීමේ තම පිළිවෙත සාධාරණීකරණය කිරීමට පවත්ත්තේ එය කම්ටු සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහා කරන ලද දෙයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ගෙගරී හාර්ටිල් විසින් BMJ සහ BIJ සමග කරන ලද දුරකතන ඇමතුමකදී ප්‍රකාශ කරන ලද්දේ: “අපට අවශ්‍ය එම කමිටුවේ සිටින විද්‍යාජුයන් බාහිර බලපැම් වලින් ආරක්ෂා කර ගැනීමයි. එය අපගේ සාමාන්‍ය ප්‍රතිපත්තියයි.”

කෙසේ වුවද ඇත්ත වූයේ එහි සම්පූර්ණ ප්‍රතිච්‍රිත දෙය බව පසුව සිදුවූ දේවලින් පැහැදිලි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍යව තිබුණේ මෙම කමිටුවේ සිටි විශේෂජුයන් 16 දෙනා අතරින් ඔශ්‍ය සමාගම්වලට සම්බන්ධකම් තිබු පුද්ගලයන් හරහා එම ඔශ්‍ය සමාගම විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට බලපැම් කරමින් ඔවුන්ට අවශ්‍ය පරිදි වසංගත ආබ්‍යානය සේසේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහෙයවන ආකාරය හෙළිදරවු විම වැළැක්වීමයි.

වසංගතයේ එක් එක් අවධිය එහි “බරපතල කමේ මට්ටම” අනුව අවධි1, අවධි2.....අවධි6 යනුවෙන් නම් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජේනරාල්ට උපදේශ දෙන ලද්දේ මෙම රහස්‍යගත කමිටුව විසිනි. එමෙන්ම විවිධ තාවකාලික නිර්දේශ කිරීම සඳහාද මෙම කමිටුව මැදිහත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා කමිටුව රස් වූ අවස්ථාවේ තවත් අතිරේක සාමාජිකයන් කිප දෙනෙකුන්ද ඒ වනවිට වසංගතය වන්න්ත වෙමින් පැවැති ඕස්ට්‍රේලියා, කැනඩාව, ජපානය, විලිය, මෙක්සිකොව, ස්පාජ්ඩ්‍යය සහ බ්‍රිතාන්‍ය යන රටවල් නියෝජනය කරමින් අතිරේක සාමාජිකයන්ද සහභාගි වූ බවයි.

මෙම හඳුසි අවස්ථා කමිටුවේ සියලුම සාමාජිකයන් රහස් ආරක්ෂා කිරීමේ ගිවිසුමකට අත්සන් තබන ලද අතර අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම් ප්‍රකාශනයක් ලබා දෙන ලදී. එමෙන්ම ඔවුන් සිය උපදේශනය කිහිපි අයකිරීමකින් තොරව ලබාදීමට එකත වී තිබේ. කෙසේ වුව ද මෙම කමිටුවේ සිටි සාමාජිකයන් අතරින් ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ එක් නමක් පමණි. ඒ එහි සහාපති ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියාවේ මහාවාරය ජේත්ත් මැකෙන්සිගේ නමය.

මෙය ගැටු සහගත ස්ථාවරයකි. මෙයින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නට හදන්නේ කුමක්ද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දක්වා පිළිගත් සම්පූදාය අනුව සෙසු උපදේශක කමිටුවල සාමාජිකයන් විවෘතව සිය තමිගම් සහ “අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශන” ද ප්‍රසිද්ධ කරමින් කටයුතු කිරීම නිසා ඔවුන්ට ද “බාහිර බලපැම්” හෝ “ආරක්ෂාවට තරුණ” එල්ල විය හැකි බවද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ උත්සාහ කරමින් සිටින්නේ ඔශ්‍ය සමාගම වලින් ගෙවීම ලබන පුද්ගලයන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය රහස්‍යගතවම ආක්‍රමණය කරමින් එය මෙහෙයවමින් සිටින බව සැශැලීම සඳහාද?

මෙවැනි “බාහිර බලපැම් පිළිබඳ නිතිකාවක් හෝ තරුණයක” මවාපැම් මගින් ගෝලිය හඳුසි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදේශ පුද්ගලයන් පිළිබඳව ලෝක ජනතාවට දැන ගැනීමට අයිතියක් නැති බවද?

හඳුසි අවස්ථා කමිටු පත් කරගන්නා ආකාරය

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ රාමුවට අනුව හඳුසි අවස්ථා කමිටුවක සාමාජිකයන් තෝරා ගනු ලබන්නේ විවිධ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි තෝරාගනු ලබන විශේෂජුයන්ගෙන් 160කගේ නම් සහිත ලේඛනයක් වෙතිනි.

මෙම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි විසින් හඳුසි සෞඛ්‍ය අරුබුදයක් මතු වූ විට ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට මගපෙන්වනු ලබන්නේ යැයි කියුවේ.

BMJ සහ BIJ විසින් ඉහත ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි යටතේ සකස් කරන ලද 160 නාම ලේඛනයේ නම් සඳහන්ව තිබු ඉන්ජ්ල්‍යන්ස්‍ය විශේෂජුයන් 15 දෙනෙකු හඳුනාගත්තා ලදී. ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරන ලද හඳුසි අවස්ථා කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සිටින්නේ ද යන ප්‍රශ්නය BMJ සහ BIJ විසින් ඔවුන්ට රමේල් යොමු කරන ලදී. කෙසේ වුව ද ඔවුන් විසින් අත්සන් කරන ලද රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ ගිවිසුම හේතුවෙන් මෙම විද්‍යාජුයන්ට මුළුන් හඳුසි අවස්ථා කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත්දැයි පැවැතිව තොහැකි බව ප්‍රකාශ කරන ලදී. එමගින් ඔවුන් වෙටරයට සහ පිළිකුලට පාතු වූ වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වය විසින් ඉඩ හැර තිබේ.

2009 ඉන්ංග්ලුවන්සා වසංගතය පැවැති සමයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බේවිචි සැලිස්බරි (David Salisbury) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාරුගික උපදේශනය සඳහා වන විශේෂයෙන් කණ්ඩායමේ (Strategic Advisory Group of Experts on Immunization - SAGE) සහාපති ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහුගේ SAGE කණ්ඩායමේ SAGE සියලු තොරතුරු පොදු අන්තර්ජාලීය සහ මාධ්‍ය අවකාශයේ විවෘතව තිබුණු අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වාගෙන මෙම රහස්‍යගත්තාවය නිසා මෙම SAGE කණ්ඩායමටද දැඩි ප්‍රශ්නවල මුහුණ පැමට සිදුව තිබේ. “SAGE කණ්ඩායමේ සේසු සාමාජිකයන්ට ද ජනමාධ්‍යවේදින්ගේ අසාධාරණ හිරිහැර කිරීම්වලට ලක්වීමට සිදුවුණා.” සි බේවිචි සැලිස්බරි විසින් BMJ සහ BIJ සමග පවසන ලදී.

“දෙනු ලබන උපදේශයේ වැදගත්කම අනුව එම උපදේශය ලබා දෙනු ලබන මුලාගුය කුවරුන්ද යන කරුණ සම්බන්ධව පාරදාශකාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අදාළ මුලාගුය විසින් ලබා දෙන උපදේශ් ජ්‍යෙ විද්‍යාත්මක තුස්කවාදය වැනි කරුණක් සම්බන්ධව නම් මුලාගුයේ ආරක්ෂාව සඳහා රහස්‍යගත්තාවයක් පවත්වාගෙන යාම අවශ්‍යයි. නමුත් ඉන්ංග්ලුවන්සා උණ වසංගතයක් සම්බන්ධව එවතින් රහස්‍යගත හාවයක් පවත්වාගෙන යාම යුත්ති සහගත කළ හැකි දෙයක් නොවෙයි.” සි සැලිස්බරි වැඩි දුරටත් පැවසීය.

මෙම කමිටුවේ රහස්‍යගත්තාවය විසින්ම එය සැකයට ලක්කර තිබේ. වඩාත්ම සැකයට ලක්වීමට හේතුව ගුෂ්ත ලෙස පවත්වාගෙන යන ඉන්ංග්ලුවන්සා වසංගත එන්නත් කොන්ත්‍රාත්තු පිළිබඳවයි. ප්‍රධාන ප්‍රශ්නය තම් බොලර් ඩිලියන 4 ඩිලියන 2.8 ආදි වශයෙන් මූල්‍ය ආයෝතනය කරමින් ඉන්ංග්ලුවන්සා සඳහා එන්නතක් සංවර්ධනය කරමින් සිටින මාශය සමාගම් කිපයක් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුසි අවස්ථා කමිටුව තුළ සිටින සිය එෂ්තත්වයන් ලබා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පිඩියායක් එල්ල කර තිබේද යන්නය. වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරීම මගින් එයට කළින් ලෝකයේ ඒ ඒ රටවල ආණ්ඩු විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “මග පෙන්වීම යටතේ” මාශය සමාගම් සමග අත්සන් කරන ලද බොලර් ඩිලියන සිය ගණන් විටින් කොන්ත්‍රාත්තු ස්වයංක්‍රීයවම බලාත්මක වේ.

වෙදාය මොන්ටෝ (Monto) වෙදාය ජෝන් වුඩ් (John Wood), සහ වෙදාය මොන්ටෝ ට්‍යිරෝ (Masato Tashiro) ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුසි අවස්ථා කමිටුවේ සාමාජිකයන්ව කටයුතු කර ඇති බව තමන්ට සහායික වශයෙන් ප්‍රකාශ කළ හැකියායි BMJ සහ BIJ විසින් සඳහන් කර තිබේ. ඔහු එම කමිටුවේ සාමාජිකයෙක්ද වෙදාය මොන්ටෝගෙන් අසන ලද ප්‍රශ්නයට ඔහු සාපු පිළිතුරක් නොදුන් නමුත් “බේ වෙන රෝග පිළිබඳ ඇමෙරිකානු සමාජය” විරිතාපදානයේ ඒ බව සඳහන්ව තිබේ.

2009 වසරේ දී එක්සත් ජනපදයේ ග්ලැක්සේස්ස්මින් ක්ලයින් සමාගම විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද තොරතුරු අනුව 2009 වසරේ දෙවන සහ අවසාන කාර්තුව අතර මහාවාර්ය මොන්ටෝ දේශක ගාස්තු වශයෙන් බොලර් 3000ක් එම සමාගම වෙතින් ලබාගෙන තිබේ. ජපාන රජයේ නිලධාරියෙකු ලෙස “අවශ්‍යතා පිළිබඳ ගැටුම්” යටතේ අවධානයට ලක් කළ යුතු තරම් සම්බන්ධකම් මාශය සමාගම් සමග තමාට නොමැති බව වෙදාය විසින් පවසන ලදී.

වෙදාය ජෝන් වුඩ් ත්‍රිතාන්‍යයේ ජ්‍යෙ විද්‍යාත්මක ප්‍රමිතිකරණය සහ පාලනය පිළිබඳ ජාතික ආයතනයේ (National Institute for Biological Standards and Control- NIBSC) සේවය කරයි. වෙදාය ට්‍යිරෝ මෙන්ම තමන්ටද මාශය සමාගම් සහ පුද්ගලික සම්බන්ධකම් නොමැති බව වෙදාය වුඩ්ද පවසා තිබේ. නමුත් ඔහු BMJ සහ BIJ වෙත පවසා සිටියේ ජ්‍යෙ විද්‍යාත්මක මාශය වූවල කාර්යක්ෂ්මතාව සහ සූරක්ෂිතතාව සහිතික කරගැනීම සඳහා ස්වාධීන ලෙස ඒවා පරික්ෂණයට ලක් කිරීමත් ඒවා ලබා දිය යුතු තිබුරදී මාත්‍රාව තීරණය කිරීම සඳහාත් අවශ්‍ය වන ප්‍රමිති සංවර්ධනය කිරීම තම ආයතනයේ තීත්‍යානුකුල රාජකාරිය බැවින් තමන්ට මාශය සමාගම් සමග එක්ව වැඩි කිරීමට සිදුවන බවයි. “මාශය තීත්‍යානුකුලයේ සහ සංගම්වල ජාත්‍යන්තර ගෙඩරේෂණය විසින් ඉන්ංග්ලුවන්සා එන්නත් සංවර්ධනය කිරීම සඳහා NIBSC සහ ඒ හා සමාන වෙනත් සංවිධාන සමග තමන් පවත්වන සම්බන්ධකම් පිළිබඳව ප්‍රකාශයට පත් කොට තිබේ.” සි ජෝන් වුඩ් විසින් වැඩිදුරටත් පවසන

ලදී.

තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුසි අවස්ථා කම්ටුවේ සාමාජිකයන් නොවන්නේ යැයි ප්‍රකාශ කළ අය අතර බේවිචි සැලිස්බරි, ඇලන් ඩැම්ප්සන්, ඇල්බරට් ඔස්ටරියානුස්, බොනාටෝ ගෙකෝ, හෝවාර්ඩ් න්යු ආදින් වෙති.

ව්‍යුතානුසේග්‍රාම ආරක්ෂක ඒප්න්සියේ මාරියා සැම්බොන් විසින් BMJ වෙත මෙසේ පවසන ලදී.
“මා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විවිධ උපදේශක කටයුතු හාරගෙන තිබෙනවා. ඒ සැම අවස්ථාවකම අදාළ වගකීම හාර ගැනීමට පෙර අවශ්‍යතා පිළිබඳ ගැටුම් ප්‍රකාශනයක් සකස් කර බාර දී තිබෙනවා. ව්‍යුතානුසේග්‍රාම ආරක්ෂක ඒප්න්සියේ ආසාදක රෝග මධ්‍යස්ථානය විසින් සිය භූමිකාවට අයත් බෝවෙන රෝග නීරික්ෂණ කටයුතු, විශේෂයෙන් සේවා සැපයීම, ක්ෂේද ජ්‍වල විද්‍යා විමර්ශන සහ එන්නත්වල කාර්යක්ෂමතාව අදියේදී මාශය සහාගම් සහ ඒවා තාක්ෂණික සමාගම් සමග එක්ව කටයුතු කරනවා.”

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ ප්‍රතිච්‍රිත ප්‍රකාශනය

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කළ ආකාරය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය පාලනය කිරීමට ක්‍රියාකළ ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අභ්‍යන්තර ප්‍රතිච්‍රිත ප්‍රකාශනයක් පැවැත් වූ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහාවාරය හාරවේ ගැනීන්බර්ගේ. මහු එක්සත් ජනපදයේ වෙදෙන ආයතනයේ (Institute of Medicines) සහාපතිවරයාය. එම විමර්ශනයේ ප්‍රතිච්‍රිත 2011 වසරදී එම් දැක්වීමට නියමිතව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජේනරාල්වරිය වූ මාගරට් වැන් සහ මහාවාරය හාරවේ යන දෙදෙනාම දැඩි පරික්ෂණයක අවශ්‍යතාව අවධාරණය කර තිබේ. නමුත් මෙම විමර්ශනය කොනොක් දුරට සේවාධීන එකක් වේ දැයි යන කරුණ සම්බන්ධයෙන් දැනවමත් ගැටුව මතුව තිබේ.
BMJ සහ BIJ විසින් සෞඛ්‍ය ගෙන්නා ලද ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි කම්ටුවේ සාමාජික ලැයිස්තුවට අනුව පෙනී ගියේ මෙම 29 දෙනෙකුගෙන් සමන්විත ප්‍රතිච්‍රිත කළුවේ 13 දෙනෙකුම ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි කම්ටුවේම සාමාජිකයන් බවයි. එමෙන්ම තවත් අයෙකු වූයේ හඳුසි අවස්ථා කම්ටුවේ සහාපතිවරයාය. මෙක් ප්‍රතිච්‍රිත මගින් පරික්ෂාවට ලක්කිරීමට නියමිතව තිබූ කම්ටු දෙකේම සාමාජිකයන් යොදාගෙන සඳහා ලද ප්‍රතිච්‍රිත කම්ටුවකින් කිසිදු අවංක ප්‍රතිච්‍රිත ප්‍රකාශනක් බලාපොරොත්තු නොවිය හැකි බව 2010 දී ම BMJ සහ BIJ විසින් නීරික්ෂණය කර තිබේ.

තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාහිර බලපැමි එල්ලවීම වැළැක්වීම සඳහා එම ක්‍රියාවලියට සහභාගිවන්නන්ගේ අන්තරාශක් ලෙස තබාගත යුතුව ඇතැයි යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ස්ථාවරය සමග මහාවාරය වාර්බරා මින්විසේස් එකග නොවේ. BMJ සහ BIJ වෙත ඇය මෙසේ පවසා තිබේ.
“එය රහස්‍යක් ලෙස පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍යව ඇත්තේ මක් තිසාදැයි මට වටහා ගත නොහැක. වගවීම නම් ප්‍රතිපත්තිය යටතේ එම පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුය. අන් සියලු විශේෂයෙන් උපදේශක කම්ටු සිදු කරන අයුරින් එසේ කළ යුතුව තිබේ. අයටා බලපැමි සිදුවන්නේ නම් එවා ‘අවශ්‍යතාවන් පිළිබඳ ගැටුම්’ සම්බන්ධ නීති වඩාත් දැඩි කිරීම මගින් පාලනය කළ හැකි වනු ඇත.” සිදු ඇය වැඩි දුරටත් පවසා තිබේ.

එන්නත් පිළිබඳව කළේ තබා ඇණවුම් ගිවිසුම් අත්සන් තැබීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුසි වසංගත තත්ත්වයන් ප්‍රකාශ කිරීම මගින් එම ගිවිසුම් බලාත්මක වන මොහොතක් පවත්වාගෙන යාමේ ක්‍රමය දැඩි දූෂණ වංචාවලට මං පාදා ඇතැයි මින්විසේස්ගේ අදහස විය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් සමගම මෙමගිවිසුම් බලාත්මක වන පෙනී යයි. මෙම ක්‍රමයේ ඇති දුරවල තැන් ප්‍රයෝගත්තයට ගනිමින් මාශය සමාගම් විසින් වංචාකි ලෙස ලාභ ඉපැයිම වළක්වාලීමට අදාළ ආරක්ෂක පියවර ගත යුතුව තිබෙනවා. මේ තත්ත්වයට අනාගතයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට වඩාත් බරපතල ලෙස මූහුණ දීමට සිදුවෙනවා.”

උරු උණ හෙවත් මගින් ආසාදනය වූවන් සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය, විශේෂයෙන්, ජනමාධ්‍ය, සෞඛ්‍ය බලධාරීන්, ආණ්ඩු ආදි සියල්ලන් විසින් අනුමාන කරන ලද සංඛ්‍යාවට වඩා බොහෝ සේයින් සූල් සංඛ්‍යාවක් විය. මිලියන දුසිම් ගණන් මරණයට පත්වෙතැයි පැවසුවද මරණය පත් වූවා යැයි වාර්තා කෙරී ඇත්තේ 18000කි. ලෝකයේ බොහෝ රටවලදී සිදු වූ මරණ සංඛ්‍යාව පිළිබඳ පළවු අති විශාල සංඛ්‍යාවන් අසත්‍ය ඒවා බව පවසමින් ලෝකයේ බොහෝ රටවල් එවා පසුව නිවැරදි කරන ලදී. ඉතා පැහැදිලිව තිරික්ෂණය කළහැකි දෙයක් නම් මෙම මරණ සහ ආසාදන සංඛ්‍යාවන් පිළිබඳ ක්‍රිඩාව කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කරන ලද දෙයක් බවයි. ඔවුන් ට ඇතැම් විට ඒ ඒ රාජ්‍යයන්ගේ යම් දුෂ්‍ය බලධාරීන්ගේ සහාය ඒ සඳහා ලැබෙන්නට ඇත.

මෙමෙස සංඛ්‍යා ලේඛන විශාල වශයෙන් වැඩි කොට ඩුවා දැක්වීමේ අරමුණ එමගින් දැඩි වසංගත හිතියක් ලොව පුරා පතුරවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය පසුවන් සකස් කිරීමත් එමගින් එන්නත් සඳහා ලෝකයේ ආණ්ඩු සිය ගණනක් සමග අන්සන් තබා තිබූ කොන්ත්‍රාත් ගිවිසුම් බලාත්මක කිරීමත්ය. උරු උණ එන්නත් සහ ප්‍රති වෙළරස් ඔෂ්පය මගින් ඔෂ්පය සමාගම් ලද ලාභය බොලර් බිලියන 18 ද ඉක්මවා ගොස් තිබේ.

කිසියම් පොදු අවදානම් සහගත තත්ත්වයක් මතුවෙමින් පවතින්නේ යැයි නිගමනය කිරීමට තරම් සාධක පවතින්නේ නම් නරකම තත්ත්වයක් ඇති වී හැකි යැයි අනුමාන කර උපරිම අන්දමින් සූදානම් වීම මුහුණ දීම "අවම අවදානම් තත්ත්වයක් අපේක්ෂාවෙන් අඩුවෙන් සූදානම් වීමට" වඩා යහපත් බවට සැකයක් නැත. එහෙත් මූලික අවදානම් තත්ත්වය තක්සේරු කිරීමේදී යොදාගනු ලබන දත්තවල නිවැරදි බවත් සහ ඒවා විශ්ලේෂණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමයක් පැවැතිය යුතු බවත් එකී ක්‍රියාවලියට සහභාගිවන්නන් අවදානම අඩුවෙන් හෝ වැඩියෙන් තක්සේරු කරමින් ප්‍රතිලාභ ලැබීමේ අවශ්‍යතාවක් සහිත අය නොවීමත් යන කරුණු ඉටු වී තිබිය යුතුය.

2009 උරු උණ වසංගතයේදී ලෝක සෞඛ්‍ය සංවිධාන මාෂය සමාගම්වල අවශ්‍යතාවන් ඉටු කරලීම සඳහා ලෝක ජනතාව මත මහා ප්‍රෝඛ්‍යාවක් දියන් කරමින් ව්‍යාජ වසංගත තත්ත්වයක් ප්‍රකාශ කර එය මැඩ පැවැත්වීම සඳහා කියමින් නිසිලෙස සුරක්ෂිතතාව හෝ කාර්යක්ෂේමතාව සහතික නොකරන ලද එන්නත්කරණයක් ගෝලියට දියත් කරමින් ජනතාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනාරක්ෂාවේ හෙළන ලදී.

(චෙබොරා කොහොන් (Deborah Cohen) බ්‍රිතිෂ මෙඩිකල් ජර්නලයේ විශේෂාංග කතුවරිය වන අතර ගිලිප් කාටර් (Philip Carter) ලන්ඩිනයේ ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා වන බියුරෝවට සම්බන්ධ මාධ්‍යවේදීයෙකි.)

